

වතුසාර්ය සත්‍යාචනෝධ්‍යට ධර්ම දේශනා...

රහතන් වහන්සේ මරතින් මත ඇත...? නැත...?

පූජ්‍ය කිරිඩ්ගොඩ කුදාලානන්ද හිමි



මහමෙවිනා
සඳහම් ප්‍රකාශන

මහමෙවිනා සඳහම් ප්‍රකාශන
මහමෙවිනාව භාවනා අසපුව
වැඩාව, පොල්ගහවෙල.
දුර / ගැක්ස් : 037 2244602
ඊ මේල් : mahamevnawa@mahamevna.org
වෙබ් අඩවිය : www.mahamevna.org

මහමෙවනා සඳහම් ප්‍රකාශන
රහතන් වහන්සේ මරණින් මතු ඇති..? නත්..?
ශ්‍රී ලංකා. 2551 ක් වූ උදුවප් මස

© පුරුෂ කිරුබත්ගොඩ කුළුණානන්ද හිමි

පරිගණක අකුරු සැකසුම,
නිව්‍යකවර නිර්මාණය සහ ප්‍රකාශනය

මහමෙවනා සඳහම් ප්‍රකාශන
මහමෙවනාව හාටනා අසපුව
ව්‍යුත්වාව, පොල්ගහවෙල.
දුර / තැක්ස් : 037 2244602
ඊ මේල් : mahamevnawa@mahamevna.org
වෙබ් අඩවි : www.mahamevna.org

දැසබලකේලප්පහවා නිධිවානමහාසමුද්දුපරියෝජීනා
අටිච්ච මග්ගසලිලා පීජවචනනදී විර්ත වහන්ති

දැසබලයන් ව්‍යෙන්ස් තටැනි ගෙයලුවය ජ්‍යෙන්යන් යෙන නැගී
අතා මහා නිවහ නම් වූ මහා සාග්‍රහය අවසන් කොට ඇති
ඇත්‍ය අජධාරික මාත්‍රය නම් වූ සිනිල් දිය දුර්ගන් ගෙවි
හැම් ශ්‍රී මූල බුද්ධ වහන ගංගාව (ලෙස සතුන්ගේ ස්වරුප නිවාලම්න්)
ගොඩා කළ ගලාබ්ධා සේකුවා !

(සළායනන සංප්‍රත්තය - උද්දාන ගාලා)



රජතන වහනසේ මරණුන මත

අදහ...? නැත...?

-ව්‍යුල මාලුවකින සිතුය-

ගුද්ධාච්චන පිත්වත්ති,

බුදු රජාත්‍යන් වහන්සේ වදාල ධර්මය අවබෝධ කිරීමට නම් ඒ කෙනා නිතන්න පුළුවන් කෙනෙක් විය යුතු යි. නිතන්න පුළුවන් කියල කියන්නේ තමත්ට සින සින ආකාරයට නිතුවක්කාර කුම්වලට නිතන වික නොමෙයි. බුදු රජාත්‍යන් වහන්සේ දේශනා කරල නියෙන පිළිවෙළට ම ඒ ධර්මයට අනුව ම නිතන්න පුළුවන් කියන වික යි. ඔය කියන කුසලතාවයන් ඔබ තුළ ඇති කර ගත්තොත් ඕන්න ඔබට පුළුවන් වෙනවා බුදු රජාත්‍යන් වහන්සේ වදාල ධර්මය අවබෝධ කර ගන්න. අතිතයේ යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කළ නම් ඒ සියලු දෙනා ම බුදු රජාත්‍යන් වහන්සේ වදාල කුම්යට නිතන්න පුරුදු වෙවිව ඇය යි. නිතිමේ නැකියාව නැති කිසි ම කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරන්න බැහැ. විහෙනම් ඔබට ගෙරෙනවා ඇති අපේ මේ නිතේ නියෙන කුසලතාවය නිධිය යුත්තේ අපට සින නැටියට වල්පල් නිත නිත ඉන්න නොමෙයි. මේ පිටිතය ගැහ කළුපනා කිරීම පිළිබඳ ව බුදු රජාත්‍යන් වහන්සේ පෙන්වා දිපු කුමයක් නියෙනවා. අන්න ඒ කුමයට ම වින්තනය හසුරුවන්න අපි දක්ෂ විය යුතු ය.

ධර්මය ඇති තැනක කන්ඩ මහනා වුණත් කමක් නැහැ.

වික වයසක ආවිච්ච කෙනෙක් නිටියා. මේ ආවිච්ච හරි ම දුප්පන් කෙනෙක්. කුසලින්න නිවා ගන්න හරිහමන් කිසුමක් බීමක් නැහැ.

දුවසක් කිහිපයේ තොග ගෙන වික්තරා මෙහෙති අසපුවකට ගියා. ඒ අසපුවේ වැඩ සිරියේ පටාචාරා හික්ෂණීන් වහන්සේ. විදා පටාචාරා හික්ෂණීන් වහන්සේට තොදුට රසට දානයක් ලැබේලා තිබුණු. විදා ඉතිරි වෙවිව දානෙ විකක් මේ ආවේචිත් ලැබුණු. මේක අනුහට කළාර පස්සේ මේ ආවේචිට රස වැටුනා. විය කළුපනා කළා “මෙතැන නම් තොදු තැනක්. මේ හික්ෂණීන්ට තොදු රසට කන්න හම්බ වෙනවා. මටත් මෙතැන නතර වුණෙන් නම් තොදුයි” කියලා.

රිට පස්සේ මේ ආවේචි මොකද කළේ? පටාචාරා හික්ෂණීන් ගෙන් අවසර ඉල්ල ගෙන මේ ආරාමේ නතර වුණු. දැන් මේ නතර වුණේ බණ අහන්න හිතා ගෙන ද? නැහැ. කැමටට රස වැටිලා කන්න හිතාගෙන යි. රික දුවසක් ඉන්න කොට මේ ආවේචි තිබුණු “හැමදාම මේක කරන්න බහැර. මෙහෙට වින දායකයා වික වික ප්‍රශ්න අහනවා. මෙතැන පැවිදි වුණා නම් හරි” කියල. විහෙම හිතල පටාචාරා හික්ෂණීයට කිවිලා “පින්වත් හික්ෂණීය, මාව පැවිදි කරන්න” කියල. “තොදුයි!” කියල මේ ආවේචි මහනා කළා. දැන් මොකද මේ ආවේචි මහනා වුණේ ධර්මය අවබෝධ කරන්න ද, කන්ඩ ද? කන්ඩ යි මහනා වුණේ.

වයසට ගියත් හිතන්න පුළුවන් කෙනා පය ගන්නවා

නමුත් මේ ආවේචිට අර නැකියව තිබුණු. මොකක් ද ඒ? බුද රජාත්‍යාන් වහන්සේ ව්‍යාපෘති ධර්මයේ ආකාරයට හිතන්න පුළුවන්කම. දාන ගාලාවේ ඉදෙනෙන ඉන්න කොට පටාචාරා හික්ෂණීය දායකයන්ට ධර්ම දේශීය කරනවා. “මේ අස අනිත්‍යයි, මේ කණා අනිත්‍යයි, මේ නාසය අනිත්‍යයි, මේ දිව අනිත්‍යයි, මේ කය අනිත්‍යයි, මේ මහස අනිත්‍යයි.” කියලා.

ඊපූගට පටාචාරාව කියනවා “අැහැට පේන රසප අනිත්‍යයි, කණට ඇැහෙන ගබ්දය අනිත්‍යයි, දිවට දැනෙන රසය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි, මහසට සිතෙන අරමුණු අනිත්‍යයි” කියල. දාන ගාලාවේ ඉදෙනෙන ඉන්න අර ආවේචිට මේක ඇැහෙනවා “දිවත් අනිත්‍යයි, දිවට දැනෙන රසයත් අනිත්‍යයි. අනිත්‍ය වූ රසයකට නේ ද මම මේ ඇඳුල ඉන්නේ” කියල මේ ආවේචි ගේ හිතේ මේක දේඛ්ංකාර දෙනවා. මේ ආවේචි මේක රිකෙන් රික තුවත්තේ විමස විමස බලදේ අනිත්‍ය තුළ හිත පිහිටන්න පටන් ගත්තා. සිතිමේ හැකියාව කොයි තරම් ද කියන්නේ, මේ ආවේචිට පුළුවන් වුණා සුළ කළකින් අරහත්වයට පත් වෙන්න. බලන්න විතකොට කන්ඩ මහනා වුණාහ් අර සිතිමේ

හඹකියාව තිබුණු නිසා ධර්මාවබෝධය කරා යන ආකාරය.

අනිත්‍ය සිති කිරීම පොරුණීය නැති වෙසි ද?

වර්තමානයේ ලංකාවේ ජ්‍යවත් වෙන බොද්ධ වේශයෙන් සිටින අයට මේක අමාරු දෙයක් වෙලා තියෙන්නේ අනිත්‍ය ධර්මයට විරුද්ධව සිතිම නිසායි. පසු තිය ද්‍රව්‍ය වල මට හමිඳ වුණා බොද්ධ වේශයාරන් දෙපළක්. ඒ අය මට කියනවා අනිත්‍ය ගැන කතා කළා ම පොරුණීය නැති වෙනවා ඉ. ඒ නිසා අනිත්‍ය ගැන කතා කළා ම පොරුණීය නැති වෙනවා නම් මේ ලේකයේ පොරුණීය නැති පළමු ප්‍රසිද්ධ ම කෙනා වෙන්න සින අනිත්‍ය ධර්මය අවබෝධ කරපු බුදු රජාණන් වහන්සේ යි. රුපාගැට පොරුණීයන්ට නැති පිරිස වෙන්න සින අනිත්‍ය ධර්මය අවබෝධ කරපු රහතන් වහන්සේලා සහ අනිකුත් මාර්ගවල ලති උත්තමයන් වහන්සේලා යි. උත්තමයන්සේලාට පොරුණීයක් තිබුණේ නැද්ද? උත්තමයන්සේලාට තරම් පොරුණීයක් මේ ලෝකේ වෙන කාවලට තිබුණේ නැහැ. පොරුණීය කියලා කියන්නේ තමන්ට තියෙන අදින වින්තනයට යි. තමන් තුළ තියෙන ගුණධර්ම වලට අකම්පිත බවට යි.

දැන් බලන්න ව්‍යතකොට “ධම්මං සරණං ගච්චාම්” කිය කිය බොද්ධ වේශයෙන ම ඉදෑගෙන මේ ජනතාව බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයට ම ද්‍රව්‍යේ කරන නැරි. “හා! හා! ඔය ධර්මය කියන්න විපා. පොරුණීය නැති වෙයි.” කිය කිය ධර්මයට විරුද්ධ මානසිකත්වයක තමයි මේ බොද්ධ ජනතාව ඉහ්තේ. අන්න ඒ නිසා යි මේ රටේ මෙවිවර ඉක්මනට අන්තාගම්කාරකීන්ට මිතකාදාශ්ටේ පත්‍රාවන්නට ප්‍රත්‍රිත්වන් වුණේ. නාමිකව බොද්ධව පෙනී තිටියට තිතින් බොද්ධ නො වෙවිව නිසායි මේ ජනතාව අන්තාගම්ක කුමන්තුන වලට අහු වෙන්නේ.

මෝඩ දෙම්විපියෝ දුරුවා මාරුගලුල ලබනවාට බය යි...

දැන් අලේ ප්‍රමා වැඩසටහන් වලට එන පූංඩී ප්‍රමයින් ගෙන් ඇතැව්වාත් ඔය කුවිර වෙන්න ද කැමති කියල ඒ ප්‍රමයින් සේක්නාපන්න වෙඩ්න කියලා. අපි සේක්නාපන්න වෙඩ්න කැමතියි කියලා කියනවා. මේකට නිසරණය නැති මෝඩ දෙම්විපියෝ බය වෙනවා. දැන් අපි ගත්තාත් ගැණු ප්‍රමයින් පිරීම් ප්‍රමයින් වික්ක යාලි වෙනවා නම් මේ දෙන්න ම සේක්නාපන්න වෙවිව දුරුවා නම් ඒ අය

ගේ විවාහ ජීවිතය කොයිතරම් සාර්ථක දී? යම් ද්‍රව්‍යක එෂ අය දෙමුවිපියෝ වෙලා එෂ අයට දරුවෙනා ලැබෙන කොට එෂ දරුවන්ට ඉන්නේ සේතාපන්න වෙවිව අම්ම කෙනෙක්. සේතාපන්න වෙවිව තාත්තා කෙනෙක්. එෂ දරුවන්ට කොට්ටිර ලාභයක් ද. මම මෙහෙම කිවිවා ම තිසර්ණාය කෙරෙහි සද්ධාවක් නැති අර උදවිය කියනවා සේතාපන්න වූතාට පස්සේ ආර්ථික වශයෙන් මොනවා වෙයි ද දහ්නේ නැහැ කියලා. මං කිවිවා යම් කිසි කෙනෙක් අධ්‍යාමික ව කොට්ටියක් හම්බ කරනවා නම් සේතාපන්න වෙවිව කෙනෙකුට බාර්මික ව දීස කොට්ටියක් හම්බ කරන්න බැරි ද කියලා. විතකොට පුළුවන් කියලා කිවිවා.

දැන් බලන්න තිතල මේ මිනිස්සු බොහෝ දෙනෙක් බොඳේද වෙශයෙන් තිරියට බුදු දහමට ද්වේශ කරනව. නිවන පුතික්ශේප කරනවා. වතුරාර්ය සත්‍ය අවබෝධයට කැමති නැහැ. ඒකට බය යි. අතිතය ගැන කතා කරනවාට කැමති නැහැ. “මිට කියන්න විපා. පැවුල් ජීවිත කඩා වැටෙයි” කියනවා. විහෙම බලනකොට එෂ උදවිය ගේ අදහස් වලට අනුව විතකොට බුදු රජාත්‍යන් වහන්සේ තමයි අතිතය ගැන කියල දිලා මේ සමාජයට විශාලතම භානිය කරලා තියෙන්නේ. දැන් බලන්න මේ ධර්මයට විරැඳේද අදහස්වල ඉදාල මේ අයට කවදාවන් ධර්මය අවබෝධ කර ගන්න නම් ලැබෙන්නේ නැහැ.

මෝඩ මිනිස්සු කළවරේ.....

දැන් ඔබ ගත්තොත් අපේ භාවනා වැඩිසටහන්වලට බොහෝ කාලයක් පටහි සම්බන්ධ වෙලා ධර්මය කෙරෙහි පැහැදිලික් ඇති ව තෙරෙවන් සරණ ගිය පිරිසක්. එෂ තිකා ඔබට මම මේවා කියන්නේ ඔබේ යුතුකමක් තමයි ඔබ ඉගෙන ගත්ත ධර්මය මේ සමාජයේ ඉන්න අතින් අයටත් කියලා දෙන වික. විතකොට ඔබට පුළුවන් මේ මෝඩ මිනිස්සුන් ගේ ජීවිතවල තියෙන කළවර පිහිදාල දාන්න.

බුදු රජාත්‍යන් වහන්සේ ගේ ධර්මය ජීවිතයකට ලැබූහෙ නැත්තම එෂ ජීවිතය යි, කළවර යි අතරේ වෙනසක් නැහැ. තිරි සඳහා නැති කළවරේ විශ්‍යයක් නැතිව මනුෂ්‍යයෙක් යන්න ගියෙන් එෂ කෙනා සිනෑ ම කටු අකුලක පැවෙළන්න පුළුවන්, සිනෑ ම වලකට වැටෙන්න පුළුවන්, සිනෑ ම කුණු කාණුවකට වැටෙන්න පුළුවන්, සිනෑ ම උගුලකට අභ්‍යවෙන්න පුළුවන්. එකට හේතුව එෂ කටු අකුල් දේරගෙන වලවල් වල නො වැටී, උගුල්වලට හසු නොවී එෂ කෙනාට පාරෙ යන්න පුළුවන්කම තියෙනවා.

ඩුලු රජාත්‍යාන් වහන්සේ වදාලා, අන්න ඒ වගේ තමයි ධර්මය නියම ආකාරයෙන් පැවිතරය ගලපා ගත්ත කෙනා පැහැදිලි ඉලක්කයක් කරා යනවා. ඒක සිද්ධ වෙන්නේ ධර්මයට අනුව නිතුවාත් විතරයි. බොහෝ දෙනෙක් ධර්මයට අනුකූල ව නිතන්න දක්ෂ නැහැ. මේක ගිහි අයට විතරක් තෙවෙයි පැවිදී වුණාත් ධර්මයට අනුකූලව නිතන්න තමන් දක්ෂ වුණේ නැත්ත්ම් විය ආලෙක්කය කරා යන්නේ නැහැ. ඩුලු රජාත්‍යාන් වහන්සේ ගේ කාලයේ පවා සමහර ස්වාමීන් වහන්සේලා හිටියා ධර්මයට අනුකූලව නිතන්නේ නැතිව නිතන තුමය පටලවා ගත්ත ඇය. අන්න වෙනෙම සිදු වීමක් තමයි අද ඔබට මේ දේශනාවෙනුත් ඉගෙන ගත්ත ලැබෙන්නේ. මේ දේශනාවේ නම වුල මාලුංකිස සුතුය. මේ දේශනාවට සම්බන්ධ වුණ නිතන තුමය පටලවා ගත්ත ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ගේ නම මාලුංකිස පුත්ත.

අමතක කරන්න එපා....!

දැන් අපි දැන්නවා කෙනෙක් මහතා වෙන්නේ එක ම එක ඉලක්කයකට යි. ඒ තමයි සංසාර දුකෙන් නිදහස් වෙන එක. මහතා වෙන්න ඉස්සර වෙලා හැම කෙනෙක් ම සිවුරු ඉල්ලන්නේ වාක්යයක් කියල. ඒ තමයි “සියලු දුකින් නිදහස් වීම පිණිස, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස ඔය සිවුරු මට මධා දී මාව පැවිදී කරන සේක්වා !” කියල. නමත් බොහෝ දෙනෙකුට මහතා වෙච්ච ද්‍රවයේ ම ඒක මහතක නැහැ. අන්න ඒ වගේ තමයි මේ මාලුංකිස පුත්ත කියන ස්වාමීන් වහන්සේන් පැවිදී වුණේ නිවන් අවබෝධ කරන්න කියල හිතා ගෙන යි.

එ් ද්‍රවක් වල ඩුලු රජාත්‍යාන් වහන්සේ වැඩ සිටියේ සැවැන් තුවර උෂ්තවනාරාමයේ. මේ මාලුංකිස පුත්ත ස්වාමීන් වහන්සේ ගහක් යටට ගිහිල්ලා හාවනා කරන්න පටන් ගත්තා. නමත් මේ ස්වාමීන් වහන්සේ හාවනාව හැරියට කලේ ඩුලු රජාත්‍යාන් වහන්සේ වදාල දේ නෙමෙයි. හාවනා කරන්න කියල ගියා නම් වික්කො සතිපටියානය විඛන්න යින. වික්කො බුද්ධානුස්සතිය, දම්මානුස්සතිය ආදී හාවනාවක් වඩන්න යින. මේ ස්වාමීන් වහන්සේ කලේ රිට වෙනස් විකක්.

ප්‍රශ්නයක් වුණ උත්තර නැති ප්‍රශ්න.....

දැන් මෙයා වාඩි වෙලා කළුපනා කරනවා ඩුලු රජාත්‍යාන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑ. ඒ තමයි 'මේ ලේකයේ සඳාකාලික දී', මේ ලේකය සඳාකාලික නැද් දී' මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ

නැහැ. අදි විහෙම කලේ? දැන් මෙය වාඩි වෙලා කළුපනා කරනවා. ඒ විතරක් නොමෙයි. බුදු රජාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේ 'මේ ලෝකයේ කෙපවරක් තියෙනවා දී?, මේ ලෝකයට කෙපවරක් නැද්දේ?' කියන ප්‍රශ්නවලට උත්තර දුන්හෙත් නැහැ නේ. ඒ විතරක් යු, 'ආත්මයන් ගෝරයන් විකයි දී?' කියන ප්‍රශ්නයට උත්තරයක් දුන්හෙත් නැහැ. ඒ විතරක් නොවෙයි 'තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්හාව ද ?' කියන ප්‍රශ්නවල උත්තර දුන්හෙත් නැ. 'තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්දේ?' කියන ප්‍රශ්නයට උත්තර දුන්හෙත් නැ. 'තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්හාව ද ?' නැද්දේ? ඒකට උත්තර දුන්හෙත් නැහැ. 'තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඇත්තේ නැද්දේ? නැත්තේ නැද්දේ?' කියන ප්‍රශ්නයට උත්තර දුන්හෙත් නැහැ. අදි විහෙම කලේ කියල බුදු රජාණන් වහන්සේ උත්තර දුන්හෙත් නැති ප්‍රශ්න දැනය ගැන මෙය කළුපනා කර කර හිටියේ.

දැන් අපේ බොද්ධයන්ටේ තියෙනවා ඔය වගේ ප්‍රශ්න ගොඩක්. 'අත්තරාභවයක් තියෙනවා ද? නැද්ද ද?' සිව තමයි ඔලුවේ වැඩ කරන්නේ. සංසාර දුකින් නිඛුනක් වෙළෙන බුදු රජාණන් වහන්සේ ධේම දේශනා කරල තියෙනවා. ඒක ඉගෙන ගන්නේ නැතිව අනවශ්‍ය ප්‍රශ්න ඔස්සේ පැටවූ පැටවූ යනවා. මේකේ වැඩේ කියන්නේ දැන් මෙය දුන්හෙත් නැහැ අභ්‍ය ප්‍රශ්නයක තමන් පැටවූලා ඉන්න බව. තමන් හිතාගෙන ඉන්නේ "මම තමයි පත්ත්විතයා. මම මේ කළුපනා කරල තියෙන්නේ මහා විශාරදයෙක් හැටියට යි." කියලු.

දුන්තර දුන් නත්තම් කෙළින් ම ගෙදර.....

දැන් මෙය මේ විදියට අයෝනිසේ මනසිකාරයෙන් කළුපනා කර කර ඉදාලා ඇවිස්සුනා. "මං කරන්නම් නොද වැඩක්. මම දැන් ම යනවා බුදු රජාණන් වහන්සේ ප්‍රශ්න. ගිහින් කෙටින් ම කියනවා මේ ප්‍රශ්න දැනයට උත්තර දෙන්න කියලා. උත්තර නො දුන්නොත් මම සිවරු අරනවා." කියල මෙය කළුපනා කළා.

දැන් බලන්න මෙය කළුපනා කරපු දේ. මහනා වුතේ මොකට ද කියල මතක නැ. දැන් මෙයා මාලුමක් ප්‍රත්ත ස්වාමීන් වහන්සේ භාවනා කර කර හිටපු තැනින් නැගිලා බුදු රජාණන් වහන්සේ එගු තියා. බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා මෙන්න මෙහෙම කියනවා.

“භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, මම අද භාවනා කර කර හිටියා. භාවනා කර කර ඉන්දුදේදී මට මෙහෙම සිතිවිල්ලක් ආවා. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ.

01. ලේඛය සඳාකාලිකයි දී?
02. ලේඛය සඳාකාලික නැද්දී?
03. ලේඛයට කෙළවරක් තියෙනවා දී?
04. ලේඛය කෙළවරක් නැද්දී?
05. ආත්මයත් ගර්ඩයත් විකයි දී?
06. ආත්මයත් ගර්ඩයත් දෙකක් දී?
07. තවාගතයත් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාදී?
08. තවාගතයත් වහන්සේ මරණින් මත්තේ නැද්දී?
09. තවාගතයත් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාදී නැද්දී?
10. තවාගතයත් වහන්සේ මරණින් මත්තේ ඉන්තේත් නැද්දී? නැත්තේත් නැද්දී?” කියලු.

“අදයි බුදු රජාණන් වහන්සේ මේවාට උත්තර දුන්නේ නැත්තේ? මම කළුපනා කළා මම අද කොහොම හරි බුදු රජාණන් වහන්සේ ගෙන් මෙම ප්‍රශ්න වලට උත්තර ලබා ගන්නවා කියලා. නැඟැයි බුදු රජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර නො දුන්නාත් මම සිවුරු නැරලා යනවා.”

විදත් නෑ. අදත් නෑ. හෙටත් උත්තර නෑ.

බලන්න වතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න කියල පැවැසි වෙවිච කෙනා කොට්‍යිවර දුරට හිතුවක්කාර වුණා ද කියලා. තමන් මහා විශාරදයෙක් වගේ හිතට අරගෙන බුදු රජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා.

බුදු රජාණන් වහන්සේ විඛා උත්තර නො දුන්න ඒ ප්‍රශ්නවලට අදටත් උත්තර නැහැ. බලන්න මේ මාලුංකූ ප්‍රත්ත ස්වාමීන් වහන්සේ කොයි තරම් දුරට හිතුවක්කාර වුණා ද කියලා. තමන් මහා විශාරදයෙක් වගේ හිතට අරගෙන බුදු රජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා.

“හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් ලෝකය සඳාකාලිකයි කියලා. කෙපින් ම කියන්න ලෝකය සඳාකාලිකයි කියලා. හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් ලෝකය සඳාකාලික නැහැ කියලා කෙපින් ම කියන්න ලෝකය සඳාකාලික නැහැ කියලා. එකට තමයි කියන්නේ මග නරන්නේ නැතිව කෙපින් කතා කරනවා කියලා.”

මාන්නය නිසා තව දුරටත් ඉදිමි යනවා.....

ඊපූරුත් මෙයා කියනවා “හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් ලෝකයට කෙළවරක් තියෙනවා කියලා කෙපින් ම කියන්න. හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් ලෝකයට කෙළවරක් නැහැ කියලා කෙපින් ම කියන්න ලෝකයට කෙළවරක් නැහැ කියලා. හාගෙවත් වහන්සේ දැන්නේ නැත්නම් කෙපින් ම කියන්න මම දැන්නේ නැහැ කියල. එක තමයි කෙපින් කතා කරනවා කියන්නේ.”

හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් ආත්මයත් ගේරයත් වික දී කියලා ආත්මයත් ගේරයත් විකයි කියලා කෙපින් ම කියන්න.

හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් ආත්මයත් ගේරයත් දෙකක් ය කියල ආත්මයත් ගේරයත් දෙකක් බව කෙපින් ම කියන්න. හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නේ නැත්නම් කෙපින් ම කියන්න මම දැන්නේ නැහැ කියල. එක තමයි කෙපින් කතා කරනවා කියන්නේ.”

බුදු රජාණන් වහන්සේට අනුකම්පා නිනෙන්න ඇති.....

ඊපූරුත් මෙයා කියනවා “හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියල. කෙපින් ම කියන්න මරණින් මත්තේ ඉන්නවා කියල. හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා මරණින් මත්තේ නෑ කියලා කෙපින් ම කියන්න මරණින් මත්තේ නෑ කියලා.”

“හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා ද, නැද්ද කියල කෙපින් ම කියන්න තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා ද නැද්ද කියලා.”

“හාගෙවත් බුදු රජාණන් වහන්සේ දැන්නවා නම් තථාගතයන්

වහන්සේ මරතින් මත්තේ ඉන්නෙත් නැදුදු? නැත්තේත් නැදුදු? කියල කෙපින් ම කියන්න තරාගතයන් වහන්සේ මරතින් මත්තේ ඉන්නෙත් නැහැ. නැත්තේත් නැහැ කියලා. තරාගතයන් වහන්සේ දැන්නේ නැත්තම් කෙපින් ම කියන්න මම දැන්නේ නෑ කියලා. ඒක තමයි කෙපින් කතා කරන කෙනෙකු ගේ ලක්ෂණය.”

අඳාල දේ ගන්න දක්ෂ විය යුතු සි.....

දැන් මේ මාලුංකා පුත්ත ස්වාමීන් වහන්සේ මහා වන්ඩිකමක් කළා කියල නිතාගෙන බුදු රජාතාන් වහන්සේ ලගට ඇවේල්ලා මෙහෙම කියදේ මහා කාරුණික බුදු රජාතාන් වහන්සේ ගේ පිතේ මොන තරම් අනුකම්පාවක් ඇති වෙන්න ඇත්දා? “අනේ පට්! මෙයාට වෙවිව දේ” කියල නිතෙන්න ඇති. ඇයි කිසි ම බයක් සැකක් නැතිව බුදු රජාතාන් වහන්සේ ගේ ඉස්සරහට ඇවේල්ලා කෙපින් ම කිවිවා හේ “භාග්‍යවතුන් වහන්ස මේවාට උත්තර දෙන්න. උත්තර දෙන්නේ නැත්තම් මම සිවුරු හැරලා යනවා”කියල.

ධර්මය කර පැමිණිවිට කෙනෙකුට නම් කවඹාවත් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. අපිට වුණාත් විහෙමයි. පිරිසිදු දර්මය කියන්නේ නැතිව අපේ රටේ ගන්ධිඛියෝ ගැන පරික්ෂණ කර කර, අන්තරාහවය ගැන, තුතයෝ ගැන, ගන්ධිඛියෝ ගැන තමයි දර්මය හැරියට කිවිවේ. ඒ තිසා අපේ රටේ බොද්ධ ජනතාව ඔත්තට දා ගෙන දර්මයේ නාමයෙන් නො මග ගියා. ඊළාගට අහනවා ඇම්බාවා දහයට කැඩුවාම මොකද වෙන්නේ? කියල. මොනව වුණාහම මොකද? සික වැඩක් ඇති විකක් දී? ඔය වගේ අඳාල නැති ප්‍රශ්නවල දර්මයේ නාමයෙන් මිනිස්සු පැටවි පැටවි යනවා මිසක් සංසාරේ සම්බන්ධයෙන් අවබෝධ කරන්නේ කොහොම දී දුකින් නිදහස් වෙන්නේ කොහොම දී? කියල භෞයන්න මිනිස්සු පෙළුමෙන්නේ නැහැ. ඒ තිසා අපි බුදු රජාතාන් වහන්සේ ගේ දර්මයට අනුකූලව අඳාල දේ තෝරාගෙන ඉලක්කයට පිතත්න දක්ෂ වෙන්න සින.

ග්‍රාවකත්වය ඉක්මවා යන මාන්නය...

මහා කාරුණික බුදු රජාතාන් වහන්සේ ඒක අනගෙන ඉදාල මාලුංකා පුත්ත ස්වාමීන් වහන්සේ ගෙන් මෙහෙම ඇහාවිවා. “අඟ! මාලුංකා පුත්ත, මම ඕඩට කිවිවා දී? අනේ! පින්වත් මාලුංකා පුත්ත, වින්න මගේ එගට ඇවේල්ලා පැවේදි වෙන්න. මම ඔය ප්‍රශ්න දහයට මම උත්තර දෙන්නම්” කියලා. “අනේ භාග්‍යවතුන් වහන්ස, ඔබ

වහන්සේ මට විහෙම නම් කිවිවේ නය.“ “මාලුංකාස පුත්ත මම දැන් කියන්හෙත් නැහැ. වින්න මගේ පූගර ඇවේත් මහතා වෙන්න. මම මේ පුණ්නවලට උත්තර දෙන්නම් ”කියල.

“මාලුංකාස පුත්ත, ඔබ මට මෙහෙම කිවිවා දී? මම හාග්‍යවතුන් වහන්සේ පූග පැවිදි වෙන්න කැමතියි. හැඩැයි හාග්‍යවතුන් වහන්සේ මට මේ පුණ්නවලට උත්තර දෙන්න යින. කියල මහතා වෙන්න කපින් කිවිවා දී? ” “අනේ! හාග්‍යවතුන් වහන්ස, මම විහෙම කිවිවේ නය.” වී වෙලේ බුදු රජාණන් වහන්සේ වදාලා “අපි දෙන්නට දෙන්න බැඳිලා නැති කාරණයකට ඔබ ඔය කාව ද ප්‍රතික්ෂේප කරන්න හදන්නේ” කියල.

තේරේන්නේ ම නයන්ම් උපමාවකින්වන්.....

බුදු රජාණන් වහන්සේ වදාලා “මාලුංකාස පුත්ත, ඔබේ ඔබ පුණ්නය මෙන්න මේ වගේ විකක්. ඔහ්න වික මනුස්සයෙකුට කවුරා හරි විස පොවපු ඊතලයකින් හර විදිනවා. මේ ඊතලය පපුවේ ඇතුනාට පස්සේ මෙයා වේදනාවෙන් දැඟල දැඟල ඉනන්කොට මෙයා ගේ යාලී මිතුයේ යුතාතින් ටික විකතු වෙලා ඉක්කමනට මෙයාට වෙදුනවරයෙක් පූගට අරගෙන යනවා. වෙදුනවරයා ඊතලය ගලවලා බේත් දාන්න ලස්සේති කරදේදි මෙයා කියනවා. “හා! හා! මේ ඊතලය අත තියන්න විපා. මට පුණ්න කීපයක් අහන්න තියෙනවා. ඉස්සේසේල්ලා ම වී පුණ්නවලට උත්තර දීම ඉන්න යින. මේ ඊතලය විවපු විකා ගේ කුලය මොකක් දී? මේකට උත්තරේ දෙනකම් ඊතලේ ගලවන්නේ නය. මේ ඊතලය විවපු විකා ගේ පරමිපරා භාමය මොකක් දී? ඒකට උත්තරේ දෙනකම් ඊතලේ ගලවන්නේ නය. ” ඊතලයට අහනවා “මේ ඊතලය විවපු විකා ක්‍රියා දී? සුදු දී? තලෙල් දී? මේ ඊතලය විවපු විකා ඇඳුගෙන හිටියේ මොකක් දී? මේවට උත්තර කියනකම් ඊතලය ගලවන්න දෙන්නේ නය. ” ඊතලයට අහනවා “මේ ඊතලය විවපු විකා ගේ ස්ථීර පදිංචිය කොහො දී? මේ ඊතලයේ කෙළවර ගහළ තියෙන පිහාවූ කොයි කුරුල්ල ගේ දී? මේක දැන ගන්නකන් මම මේ ඊතලය ගලවන්න දෙන්නේ නය. ”

බලන්න බුදු රජාණන් වහන්සේ අපව කොයි තරම් දැනුවත් කරනවා ද කියල. උත්තරහන්සේ වදාලා “පින්වත් මාලුංකාස පුත්ත, ඔබේ ඔය පුණ්නත් ඔහ්න යිය වගේ” කියල. දැන් වුටුටක් හිතල බලන්න. අහ්නතරහවය ගැන, ඇම්බවො ගැන පැටවී පැටවී ඉහ්න අය ගෙ

ප්‍රශ්නත් ඔහුන ඔය වගේ නේ ද කියල.

උත්තර නොලබා ම මැර්ලා යනවා.....

බුද රජාන් වහන්සේ වදාල “මාලුමක ප්‍රත්ත, අර ඊතමුයෙන් පහර කාප කෙනා ඒ කෙනා අඩු තැති ප්‍රශ්නවලට උත්තර හොය නොය තිරියත් මූට සිද්ධ වෙන්නේ උත්තර නො ලබා ම මරණයට පත් වෙන්න යි. අන්න ඒ වගේය තථාගත බුද රජාන් වහන්සේ විසින් පිළිතුර නො දුන් ප්‍රශ්නවලට උත්තර හොයන්න දැඟලන අයටත් සිද්ධ වෙන්නේ පිවිතය අවබෝධ නො කර ම මරණයට පත් වෙන්න යි” කියල කියනවා.

දැන් තිතල බලන්න මේක කොයි තරම් සත්‍යයක් ද කියල අපේ රටේ ගන්ධඩ්බයෝ ගැන පරික්ෂණ කර කර අන්තරාහවය ගැන කැගගතා තිරිපු උදවිය ඒ විකකට වත් ම උත්තර නො ලබා ම පිවිතයත් අවබෝධ නො කර ම මරණයට පත් වුණා. අද වුණාත් ඔය ඇම්බාවා ගැන හොය නොය ඉන්න උදවියට සිද්ධ වෙන්නේත් පිවිතය අවබෝධ නො කර ම, ඒ ප්‍රශ්නවලට උත්තර නො ලබා ම වාද කර කර ඉදාල මරණයට පත් වෙන්න යි. බලන්න බුද රජාන් වහන්සේ කොයි තරම් අඩු දේ තෝරගන්න හැරී විස්තර කරල දෙනවා ද කියල.

අඳාල දේ තෝරගන්න දක්ෂ වෙන්න ඕන....

ද්‍රව්‍යක් බුද රජාන් වහන්සේ ඇට්ටේරියා වනයක වැඩ සිටිද්දී ඇට්ටේරියා වනයේ වැට්ටා තිබුණු කොළ මිටක් අතට අරගෙන තික්ෂ්ෂාන් වහන්සේලා ගෙන් අහනවා “පිහිටත් මහණෙහි, තථාගතයන් වහන්සේ මේ ශ්‍රී භස්තය මත තියෙන ඇට්ටේරියා කොළ ප්‍රමාණය ද විශාල මේ වනාජ්තරයේ තිබෙන කොළ ප්‍රමාණය ද?” කියල ඇතුව්. තික්ෂ්ෂාන් වහන්සේලා උත්තර දුන්නා “හායාවතුන් වහන්සේ ගේ ශ්‍රී භස්තය මත තියෙන්නේ ඉතා ම සුඩ ස්ව්‍ලේප කොළ ප්‍රමාණය යි. මේ වනාජ්තරයේ ඉතාමත් විශාල කොළ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය නම් කොහොත් ම සමාන කරන්නට බැඳෙ” කියල. බුද රජාන් වහන්සේ වදාල “පිහිටත් මහණෙහි, තථාගතයන් වහන්සේ ගේ අවබෝධය මේ වනාජ්තරයේ තියෙන කොළ ප්‍රමාණය වගේ විශාල පරාසයකට තියෙන කොළ ප්‍රමාණය වගේ විශාල පරාසයකට විහිදී යන විකක්. නමත් මම ඔබට දේශනා කරල තියෙන්නේ මේ අතට ගත්ත කොළ ප්‍රමාණය වගේ ඉතාමත් ස්ව්‍ලේප ප්‍රමාණය යි. ඒ තමයි ඔබේ අවබෝධයට

ලපකාර වන කොටස. අනෙක් දේවල් ඔබේ අවබෝධය පිතිස උපකාර වන දේවල් වෙන්නේ නෑ” කියල.

හරයට ම අම්මා කෙනෙක් දරුවෙකුට හොඳ තරක දේවල් තෝරු අවශ්‍ය දේ විතරක් දෙනවා වගේ බුදු රජාණන් වහන්සේ අපට විතරය සත්‍ය අවබෝධ කර ගෙන සසර දුකින් නිදහස් වෙන්නට අවශ්‍ය දේ විතරක් තෝරල දීල තියෙනවා. අපි ඒ අභ්‍යාල දේ විතරක් ගන්න දක්ෂ වෙන්න ඕනෑ. ඇන් අම්ම කෙනෙක් දරුවෙකුට හොඳ දේවල් විතරක් තොරල දෙදැනු දරුවෙන්ට මේක තෝරන්නේ නෑ. ලක්සන ලක්සන කැම ඩීම දැකින කොට “අම්මේ, අරක අරන් දෙන්න, අම්මේ මේකත් අරන් දෙන්න.” කියල අඩ අඩා ඉල්ලනවා. අර අම්ම ප්‍රමායට ආදරේ නම් ඉල්ලන ඉල්ලන හැම වික ම අරගෙන දෙන්නේ නෑ. “ප්‍රතේ, ඔයාට ඕවා හොඳ නෑ. ඕව කැසවාත් අසත්ත්ව වෙයි. ඔයා ගේ ලෙසේ වැඩි වෙයි. සිවට මේ මේ විස ප්‍රති දාල තියෙන්නේ” කියලා අර ප්‍රමායට ඇතුවත් කරලා ඒ ප්‍රමායට ගුණ දේවල් හොඳ දේවල් විතරක් අරගෙන දෙනවා. සමහර විට ප්‍රමාය හිතන්නේ “අම්ම මගෙන් වික්ක තරහට යි මේවා අරගෙන දෙන්නේ නැත්තේ. අම්ම මට ආදරේ නාතිව ඇති.” කියල. නමුත් දරුවට ඇත්තට ම ආදරේ නිස යි අම්මා හොඳ දේවල් තෝරලා අවශ්‍ය දේ විතරක් අරගෙන දෙන්නේ.

අන්න ඒ විදියට ම යි බුදු රජාණන් වහන්සේත් අපට ධර්මය දීල තියෙන්නේ. අපිට අතරම් කරලා නැහැ. අපිට මූළාවේ දමලා නැහැ. පැහැදිලි ඉලක්කයක් ඇතිව පැහැදිලි මාර්ගයක් ඇතිව පැහැදිලි මාර්ගයක ගමන් කරන්න පාර පෙන්නා දීල තියෙනවා. ලෝකේ වෙන කිසි ම කෙනෙක් අපට මේ විදියට පැහැදිලි විසඳුමක් පෙන්වල දීල නැහැ. “මේ විදියට හිතන්න. මේ විදියට හිතන්න. මෙහෙම කරන්න.” කියල. ඒ නිසා අවශ්‍ය දේ පරණක් තෝරා ගෙන ඒ ධර්මයට අනුකූලව පමණක් හිතන්න දක්ෂ විය යුතු යි.

හැම ආගමක් ම එකය ද?.....

සම්මා දුටිධියත්, මිත්‍ය දාම්පීයත් වෙන් කරලා හඳුන ගන්න බැර අන්ද බාල පෘත්‍රීයත් පිරිස හැම ආගමක් ම වික යි කියල මතයක් කියා ගෙන යනවා. මේ ලෝකයේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයත් වික්ක සමාන වෙන්න තවත් බුදු රජාණන් වහන්සේ නමක ගේ ධර්මය යි. මේ ලෝකේ තියෙන අනෙකුත් ආගම් ගත්තා ම අහසට පොලුව වගේ වෙනසක් තියෙනවා. පිරි මඟු යි කත්‍යාමැදිර විලිය

යි කවදාවත් සමාන කරන්න බැහැ. අන්න ඒ වගේ අපි දක්ෂ වෙන්න සිනෑ ධර්මය ධර්මය නැටියටත්, මිත්‍ය දූෂ්චරී මිත්‍ය දූෂ්චරීය නැටියටත් වෙන් කරලා පැහැදිලි ව හඳුනා ගන්න.

බුදු රජාණන් වහන්සේ කොයි තරම් කරණාවන්න ද බලන්න මාලුංකා පුත්ත ස්වාමීන් වහන්සේට මේක තවදුරටත් විස්තර කරල දෙනව “පින්වත් මාලුංකා පුත්ත, ඔබ මේ ලෝකය සඳාකාලිකය කියලා හිත හිතා හිටියත් වැඩක් නැහැ, මේ ලෝකය සඳාකාලික යි නැහැ කියන මතයේ හිටියත් වැඩක් නැහැ. වික තිවත් මගට උපකාර වෙන්නේ නැහැ. පැහැදිලිව ම මේ ලෝක දකින්නට තියෙන්නේ වික ම වික දෙය යි. ඉපදිමක් තියෙනවා, ජරාවට පත්වීමක් තියෙනවා, ලෙඛ වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, සේක කිරීම්, වැළපීම්, කායික මානසික දුක් දොම්නස්, සුසුම් හෙළුම් දකින්නට තියෙනවා. ව්විවරයි.”

බලන්න කොයි තරම් ලස්සනට බුදු රජාණන් වහන්සේ ප්‍රශ්නය පැහැදිලි කරලා දෙනවා ද කියලා. විර්තමානයේ වුණත් අපිට මේක මේ විදියට ම ගෙවන්න පුළුවන්. අපි අන්තරාහවයක් තියෙනවා කියල කතා කර කර හිටියත්, අන්තරාහවයක් නැහැ කියල කතා කර කර හිටියත්, අන්තරාහවයක් නැහැ කියල කතා කර කර හිටියත් පැහැදිලි ව ම මේ ලෝකයේ දකින්නට තියෙන්නේ වික ම වික දෙය යි. ඉපදිමක් තියෙනවා, ජරාවට පත් වීමක් තියෙනවා. ලෙඛ වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, සේක කිරීම්, වැළපීම්, කායික මානසික දුක් දොම්නස්, සුසුම් හෙළුම් දකින්නට තියෙනවා. ව්විවරයි.

ලෝකයේ කෙළවරක් තිබුන් එක යි නැතත් එක යි.....

රීජයට බුදු රජාණන් වහන්සේ වදාලා මේ ලෝකයට කෙළවරක් ඇත කියන මතවාදය ගත්තත්, මේ ලෝකයට කෙළවරක් නැහැ කියන මතය අරගෙන කිය කිය හිටියත් නිවත් මගක් නම් පැදෙන්නේ නැ. පැහැදිලි ව ම මේ ලෝක දකින්නට තියෙන්නේ වික ම වික දෙය යි. ඒ තමයි ඉපදිමක් තියෙනවා. ජරාවට පත් වීමක් තියෙනවා. ලෙඛ වීමක් තියෙනවා. මරණයක් තියෙනවා. සේක කිරීම්, වැළපීම්, කායික මානසික දුක් දොම්නස්, සුසුම් හෙළුම් දකින්න තියෙනවා. ව්විවරයි.

රීජයට උන්වහන්සේ දේශනා කපා “පින්වත් මාලුංකා පුත්ත, ඔබ ආත්මයත් ගෝරයත් විකය කියල කිය කිය හිටියත්, ආත්මයත් ගෝරයත් දෙකක් කියලා කිය කිය හිටියත් ඒ තුළින් ඔබට නිවත්

මගක් නම් පැසදෙන්නේ නඩ. පැයහැඳුවට ලෝකයේ දකින්නට ලැබෙන්නේ මෙව්වර යි. ඉපදීමක් තියෙනවා. ජරාවට පත්වීමක් තියෙනවා. ගෙධි වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, සේක්ක කිරීම් තියෙනවා, වැළඹීම්, කායික මානසික දුක් බෞමිනස්, සූපුම් හෙළීම් දකින්න තියෙනවා. ව්විවරයි” බුදු රජාණන් වහසන්සේ වාදාලා “තටාගතයන් වහන්සේ දහම් දෙසන්නේ ඕනෑන සිවයින් නිදහස් වීමට” යි කියලා.

ඩුද්ධීමත්තන්ට පමණක් විෂය වූ ධර්මය.....

දැන් බලන්න බුදු රජාණන් වහන්සේ දහම් දේශනා කරලා තියෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නවලට පැටවී පැටවී මේ කෙළවරක් නැති සංසාරේ ඉපිද ඉපිද යන්න නොවේයි. ආය ආයෙන් මහත් වෙවී, ගෙධි වෙවී, අනන්තවත් කායික මානසික දුක් බෞමිනස් විද විද මේ දිරික සංසාර යන්න නොමෙයි. උන්වහන්සේ ධර්මය දේශනා කරල තියෙන්නේ ඉපදීමෙන් නිදහස් වීමට යි. ජරා මරණ වලින් නිදහස් වෙන්නට යි. කායික මානසික දුක් බෞමිනස් වලින් නිදහස් වෙන්නට යි, සේක්ක වැළඹීම් වලින් නිදහස් වෙන්නට යි.

ඊපළගට බුදු රජාණන් වහන්සේ වාදාලා “පින්වත් මාලුමක් පුත්ත, ඔබ තටාගතයන් වහන්සේ මරණ්න් මත්තේ ඉන්නවා කිය කිය හිටියන්, තටාගතයන් වහන්සේ මරණ්න් මත්තේ නඩ කිය කිය හිටියන්, තටාගතයන් වහන්සේ මරණ්න් මත්තේ ඇත්තේත් නැදේදා? නැත්තේත් නැද්දේදා? කිය කිය හිටියන් නිවන් මගක් නම් පැසදෙන්නේ නඩ. මේ ලෝකේ තියෙන්නේ මෙව්වරයි. ඉපදීමක් තියෙනවා, ජරාවට පත් වීමක් තියෙනවා, ගෙධි වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, සේක්ක කිරීම්, වැළඹීම්, කායික මානසික දුක්, බෞමිනස්, සූපුම් හෙළීම් දකින්න තියෙනවා. ව්විවරයි. තටාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඕනෑන සිවයින් නිදහස් වීමට යි.

අඩු ගානේ ප්‍රශ්නවත් තේරුම් ගන්න ඕනෑ.....

දැන් පොඩිඩක් නිතල බලන්න මේ සංසාරට වැටිලා ඉන්න ඔබෙන් මගෙන් ප්‍රශ්නය ඇම්බාවා නොමෙයි. ඔබෙන් මගෙන් ප්‍රශ්නය අන්තරාභවය නොමෙයි. ඔබෙන් මගෙන් ප්‍රශ්නය ඉපදීම යි. ගෙධි වීම යි. මරණය යි. සේක්ක වැළඹීම් දුක් බෞමිනස්වලට මුහුණ දීමට සිදු වීම යි. අඩු ම තරමින් ප්‍රශ්නවත් හඳුනගෙන හිටියාත් විතරයි විසඳුමක් ගැන හිතන්න පුත්වන්කම ලැබෙන්නේ.

මේ සූතු දේශනා ඉගෙන ගිහිදී තව දෙයක් කියන්න තියෙනවා. බුද්ධ ජයන්ති පරවර්තන පොත් වල පාලි පැත්ත සම්ප්‍රේණායෙන් ම නිවැරදි යි. නමුත් වේක සිංහලට පරවර්තනය කරදී සිංහල පරවර්තන වල වැරදි තැන් තියෙනවා. මේ සූතු දේශනාවේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා දී? කියන ප්‍රශ්නෙට තථාගත කියන පාලි වචනය සිංහලට පරවර්තනය කරල තියන්නේ සත්වය මරණින් මත්තේ ඉන්නවා දී? කියල. තථාගතයන් කියන වචනයට සත්වය කියන අප්පය කොහොත් ම දෙන්න බැහැ.

මොකද බුදු රජාතාන් වහන්සේ සංයුත්ත තිකායේ සත්ත සූතුයේ දී පැහැදිලි ව ම දේශනා කරලා තියෙනවා සත්වය කියන්නේ පංච උපාධානස්කන්ධියට බැඳී ගිය තිසයි කියල. සත්වය මරණින් මත්තේ ඉන්නවා දී? නැදදේ? කියන වික සූල් දෙයක්. සත්වය හවයෙන් හවයට උපතක් කරා යන හැරි, පරිවිච සමූප්පාදය සකක් වෙන හැරි බුදු රජාතාන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සත්වය මරණින් මත්තේ නැත්ත්ම් මේ ධර්මයක් කොයින් දී?

මෙතෙහෙ ප්‍රශ්නය තියන්නේ සත්වය ගැන නො වේයි. රහතන් වහන්සේ ගැන යි. තථාගත කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේ සම්ප්‍රේණායෙන් ම පංච උපාධානස්කන්ධියෙන් නිදහස් වෙල යි ඉන්නේ. රහතන් වහන්සේ සම්ප්‍රේණායෙන් ම මේ රුප, වේදනා, සංයු, සංස්කාර, වික්‍රේත්‍යාත් කියන පංච උපාධානස්කන්ධිය අතිත, දුක්ඛ, අනාත්ම වශයෙන් තුවත්තින් විමසලා වේක යථාර්ථය අවබෝධ කර ගෙන ඒ කෙරෙහි තියෙන තත්ත්වාව ප්‍රහාතාය කරලා රුපයට, වේදනාවට, සංයුවට, සංස්කාරයට, වික්‍රේත්‍යාත්යට නො ඇල් නො බැඳී තමයි වාසය කරන්නේ.

අන්න එබදු උත්තමයන් වහන්සේ නමකට තමයි මරණින් මත්තේ ඉන්නවා දී? නැදදේ? කියල පණවන්න බැරි. අන්න වේක තමයි අපි පැහැදිලිව ම තේරුම් ගන්න ඕනෑ. මේ සූතු දේශනාව සිංහලෙන් කියවුපු අය දැන් රට පටලවා ගෙන දැඟලනවා. වියා තිතනවා “ආ! මේ තියන්නේ. බුදු රජාතාන් වහන්සේ සත්වය මරණින් මත්තේ ඉන්නවා දී? කියල පිළිතුර දීලා නැහැ. සත්වය ගැන ප්‍රතික්ෂේප කරලා. වේකට ජේතුව ඔය කියන්නේ ඇත්ත්තාව ගැන තමයි. බුදු රජාතාන් වහන්සේ ඕකට උත්තර නො දැන්නේ. ඒ කාලේ තිටුපු මිනිස්සුන්ට ගැඹුර විද්‍යා දැනුමක් නැති තිසයි.” කියල පටලවා ගන්නවා. පටලව ගත්තාට පස්සේ වේකට ඇතුම්කන් දෙන විශාල පිරිසක් අමාරුවෙට වැටෙනවා. අභාස නැති ප්‍රශ්න හඳාගෙන තමන් මහා උගතුන් හැරීයට

හුවා දක්වමින් තර්ක කර කර ඒ මිස්සේ ම පැටිලි පැටිලි යනවා මිසක් මේ අයට බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයේ අර්ථය මොකක් ද කියලා අවබෝධ කරගන්න නම් ලැබෙන්නේ නැහැ.

දෙශඩ් කතා නෑ.....

බලන්න බුදු රජාණන් වහන්සේ පැහැදිලි ව ම දේශනා කළා “පින්වත් මාලුංක් පුත්ත, තරාගතයන් වහන්සේ ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. තරාගතයන් වහන්සේ ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ කියලා ඔබ දරාගන්න” කියල. විහෙමනම් අද අපි ග්‍රාවකයන් හැරියට කරන්න සිනෑ ඒ උත්තර තො දුන් ප්‍රශ්නවලට උත්තර තොයන එක නොවේය. අපි ඒවාට උත්තර තොයන් දූශලනවා කියන්නේ අර ඊතලෙන් පහර කාපු කෙනා තුවාලේ සතීප කර ගන්නේ නැතිව විදුපු කෙනා ගේ තොරතුරු තොයනවා වගේ වැඩක්.

රළගට බුදු රජාණන් වහන්සේ විස්තර කරනවා “පින්වත් මාලුංක් පුත්ත, අයි තරාගතයන් වහන්සේ ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැත්තේ ? මේ ප්‍රශ්න කිසි ම ප්‍රයෝජනයක් නැහැ. නිවන් මගට මුල් වෙන්නේ නෑ. අවබෝධයෙන් කළකිරීම පිතිස හේතු වෙන්නේ නෑ. ඇල්ල නිරද්ධ වීම පිතිස උපකාර වෙන්නේ නෑ. සංසිද්ධීම පිතිස උපකාර වෙන්නේ නෑ. වතුරාර්ය සත්‍ය අවබෝධය පිතිස හේතු වෙන්නේ නැහැ” කියල.

විහෙනම් අපට තේරෙනවා බුදු රජාණන් වහන්සේ තො වදාල දේවල් වල අපි පැටිලි පැටිලි නිටිය කියල අපට ඒකෙන් පිහිටික් ලැබෙන්නේ නෑ. ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ වදාලේ කුමක් ද? උන්වහන්සේ ගේ ඉලක්කය කුමක් ද? කියල අපි හඳුනා ගන්න දක්ෂ වෙන්න සින.

අරුම පුදුම මාල්වා.....

අපට අත්දුකීම් ගන්න සින නම් ඉතිහාසයේ සින තරම් සිදුවීම් තියෙනවා. ද්වසක් අවිරවත් ගංගාවේ මාල අල්ලන කුලයකට අසිති කොල්ලා පන්සියක් මාල අල්ලමින් නිටිය. මාල අල්ලද්ද මාල දැලට අභු විත්‍යා හරිම ලක්සන අද්දුත සුන්දරත්වයක් තියෙන මාලවෙක්. මාල අල්ල අල්ල නිටපු කොල්ලා ටික කල්පනා කළා “අපි මේ මාලවා අරගෙන ගමු රජ්පුරුවන්ට පෙන්නන්න” කියල ලොකු වැංකියක මාලවා දාගෙන රජනුමා ලැගට අරගෙන ගිය.

රජතුමා බැලුවා “හැබික නේත්තම්. මේකා මහ අද්දුත සුන්දරීට්ටයක් තියෙන මාල්වෙක් නේ. අපි මේ මාල්වාට අරගෙන යමු ජේතවනාරාමයට” කියල බුදු රජාණන් වහන්සේ ට පෙන්වන්න මාල්වා අරගෙන ගියා.

ජේතවනාරාම ඩූමිය ඇතුළු වෙන කොට ම මේ මාල්වා වතුරෙන් උඩිට ඔලුව දාලා ඇතුළුමක් ඇරෝය. ඒ පළාත ම ගන්දස්සාරේ බිං. දැන් මේ අයට තවත් ප්‍රශ්නයක්. ‘මේ මාල්වාගේ පිට පෙනුම නම් හරිම ලස්සන යි... ඒ වුත්‍රාව කටුව ගදු... මේකේ මොකක් හරි රහස්‍යක් ඇති. බුදු රජාණන් වහන්සේ ගෙන් සික දැන ගන්න පුළුවන්’ කියල උන්වහන්සේ ප්‍රශ්න අරගෙන ගියා.

කලින් පීවිතයක “සාදු” කෙනෙක්....

බුදු රජාණන් වහන්සේ මාල්වා දිනා බැලුවා. “ආ....! ම මයා මේ මහතා වෙලා තිටපු කෙනෙක් නේ.” කාශ්චප බුදු රජාණන් වහන්සේ ගේ කාලයේ අවුරුදු විසිද්ධාභක් මහතා දුම් පුරපු කෙනෙක්. බුදු රජාණන් වහන්සේ අර පිරික දිනා බලලා කිවිවා “මම මෙයාට අවුස්සලා කතා කරවන්න දු?” කියල උන්වහන්සේ සාද්ධී බලයෙන් මාල්වාට කතා කරන්න සැලැස්සුවා.

මාල්වාගෙන් ඇතුළා “මාල්වා, උඩ මහතා වෙලා තිටිය කොසි බුද්ධි ගාසනයේ දු?” මාල්ව උත්තර දෙනවා “අහෝ! මං කාශ්චප බුදු රජාණන් වහන්සේ ගේ බුද්ධි ගාසනයේ අවුරුදු විසිද්ධාක් පැවිදි වෙලා තිටපු කෙනෙක්.”

“මාල්වා, උඩේ පවුලේ වෙන කවුද පැවිදි වෙලා තිටියේ?” මාල්වා කියනවා “අපේ අයිය පැවිදි වෙලා තිටිය මතක යි. අම්මත් මහතා වෙලා තිටිය මතක යි. අපේ නංගින් පැවිදි වෙලා තිටිය.”

ඊළුගට උන්වහන්සේ ඇතුළා “මාල්වා ඒ අය දැන් කේ? කොහොද ඉපදිලා ඉන්නේ? ” කියලු. “අපේ අයිය නම් පිරිනිවන් පැවා. අම්ම යි නංගි යි දෙන්න ම දැන් තිරයේ ඉපදිලා ඉන්නේ” කිවිවා. දැන් බලන්න ව්‍යතකාට පිරිසිදු ධර්මය තිබේදි ඒ ධර්මය හැසිරිවිව අයිය පිරිනිවන් පැවා. අම්මයි, නංගියි දෙන්න පැවිදි වෙලා ඉදාලා ඒ අයට මේ ධර්මයෙන් ප්‍රයෝගනයක් ගන්න බැරිව ගියා.

බුදු රජාණන් වහන්සේ ඇතුළා “අයි ඉතින් මාල්වා, අම්ම යි, නංගි යි පැවිදි වෙලා ඉදාලත් ඒ අය තිරයේ ඉපදුනේ?” කියලු.

"අහෝ....අපි පැවේද වෙලා හිටිය නම් තමයි. අම්ම යි, නංගි යි, මම යි සිලුත් රැක්කා. නමුත් වතුරාර්ය සත්‍යයට අපහාස කළා. රහතන් වහන්සේලාට ගැරනුවා. අපිට ඕනෑ ඕනෑ ආකාරයට ධර්මයේ අර්ථ වෙනස් කරමින් ධර්මය කණ්ඩාව හැරෙවිවා."

මාල අල්ලපු කොල්ලෝ රත් වුණා....

ර්ලැයට බූදු රජාතාන් වහන්සේ ඇඟුවා "මාලවෝ", උම් ඔය තිරසන් ආත්මයෙන් මරණයට පත් වෙලා ර්ලැයට කොහොෝ දැඩින්නේ?" කියලු. "මමත් මරණින් මත්තේ තිරයේ තමයි උඩින්නේ. තිරයේ උඩින්න ය මට කැම සකස් වෙලා තියෙන්නේ" කියලා උඩුම ගන්න බැර වේදනාවකින් මාලවා උඩිට පැනලා අර වැංකියේ බලේ ඔවුන් ගහගෙන මරණයට පත්වුණා. මැරලා තිරයේ උඩන්නා. බලන්න සංසාර තියෙන භයානකකම. අපට මේවා හිතාගන්නවත් බැහැ.

මේක බලාගෙන හිටපු මාල අල්ලපු කොල්ලෝ රික බය වුණා. මූණොන් මූණ බලාගත්තා. "අවුරුදු විසිදාහක් මහතා වෙලා සිල් රැගගෙන හිටපු භාමුදුරුවන්නටත් මෙහෙම වුණා නම්, අපි ගැන කවර කතා දා?" කියල මෙහෙම කළුපනා කළා. "අපට මේ මාල ඇල්ලීල්ල වැඩක් නඩ. මේක අපිත් තිරයේ යන වැඩක්. අපි ඔක්කොම විකතු වෙලා සංසාරෙන් විතෙර වෙන්න මහන්සි ගමු" කියල මේ පන්සිය දෙනාම බූදු රජාතාන් වහන්සේ ලැඟ පැවේද වුණා. මේ පන්සිය දෙනා ම ධර්ම මාරුගය අනුගමනය කරලා රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් බලන්න විතකොට මාල අල්ල අල්ල හිටියේ හිතහ්න බැර පිරිසක් දී? රහත් වෙන්න පුළුවන් හැකියාව තියෙන අය යි. නමුත් හිතීමේ හැකියාව තමුන්ට තියෙනවා කියලවත් තමන් දැන ගෙන හිටියේ නඩ. සමහර විට මේ කොල්ලෙ රික පේතවනාරාමේ පැන්ත පළාතේවත් ආවෙ නැති අය වෙන්න ඇති. අපිට විහෙ යන්න ඕනෑ නඩ. කියල මාල අල්ල අල්ල ඉන්න ඇති. නමුත් අර අහම්බෙන් භම්බවෙවිව මාලවා හිස යි මේ අයට ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උඩ වුණ්නේ.

බාහිර ඔපයෙන් මතින්න බිජ.....

විතකොට අපට ජේනවා කෙනෙක් ගෙ බාහිර පෙනුම දිනා බලලා මෙයාට තිත දියුණු කරන්න පුළුවන් කියල හොයන්න බඡ. කෙනෙක් කරන රස්සාව දිනා බලලා මෙය මෙහෙම කෙනෙක් ඕයාට නම් හිත දියුණු කරන්න බැහැ කියල ධර්මාවබෝධය කිරීමේ හැකියාව

තීරණය කරන න බැහැ. මන්ද බුද්ධිකව ඉපදිලා නැති හින්ම කෙනෙකුට තුවනු තියෙනවා නම් බුද්ධ රජාණන් වහන්සේ ගේ ධර්මයට අනුකූල ව සිතිය කළුපනාව මෙහෙයවන්හ පුළුවන් නම් වියාච ධර්මය අවබෝධ කරන්න පුළුවන්.

අකුසලයේ පිහිටි සිතක්....

දැන් ඔබ ම හිතලා බලන්න ඔබ වාහනවල යනොකාර, පොත් පත් කියවනකාර, රී.වී බලනකාර ඕනෑම හිතට රාග සහිත අරමුණාක් ආව ගමන් ඔබේ හිතේ රාගය හට ගන්නවා ද නැද්ද? ඉක්මණින් රාගය හට ගන්නවා. සමහර විට ඔබ වේ අරමුණා අමතක කරන්න කොසිනරම් උත්සාහ කළත් වරින් වර වික ම සිති වෙති හිත රාගයෙන් පෙළුනවා.

වේ වගේ තමයි ද්වේගය. සමහර විට ද්වේගය් සමහර ද්වේග සහිත අරමුණා හිතට ඇති වුණුහම සුමාන ගණන් හිතේ ද්වේගය තියෙනවා. කොයි තරම් අමතක කරන්න හැඳුවිත් නැවත නැවත මතක් වෙවි හිතේ ද්වේගය හට ගන්නවා. එහෙහම් විකක් අපට පේන්වා. මේ සිත ඉක්මණින් ම රාගය තුළ පිහිටනවා, ද්වේගය තුළ පිහිටනවා, අකුසලය තුළ පිහිටනවා. අන්න වේක තමයි අපිට තියෙන ප්‍රශ්නය. මේ හිත අකුසලයේ ඉක්මණන් පිහිටන්නේ මොක ද? හිත තියෙන්නේ අකුසල මුළු වල පිහිටල යි. ඒ හිසය අකුසල සිතිවිෂ්ලේක් හිතට ආප ගමන් ම අකුසලයෙන් හිත වෙලා ගන්නේ.

පින්වතුති, මේ විදියට අකුසලයක පිහිටි හිතක් අපිට තියෙන නිස දි මේ සංසාර ගමන මේ තරම් ම අනතුරුදායක. ඒ හිසා ම දි සත්වය මරණින් මත්තෙන සතර අපයේ උපදින්න තියෙන අවස්ථාව වැඩි. ඒ හිසා ම දි බුද්ධ රජාණන් වහන්සේ වදාලේ මිනිස් ප්‍රවිතයක් බැංනවා කියන වික කතු කැස්බැස්වෙක් විය සිදුරෙන් අහස බලනවාටන් වඩා දුර්ලත දි කියලා.

වේ හිසා බුද්ධ රජාණන් වහන්සේ අපට පෙන්නලා දුන්නා අකුසල් හිතට වින කොට අකුසලයට ඉඩ නොදී කුසලයේ හිත පිහිටුවා ගන්න සතර ආකාරයකින් වීරය කරන්න කියලා. මේව උගන්වන්නේ බුද්ධ රජාණන් වහන්සේ ගේ ධර්මයේ විතරයි. ලේකයේ වෙන කිස ම ආගමක වෙන කිස ම දුර්ගනයක මේ විදියට අකුසල් ප්‍රහාණය කරල කුසල් දියුණු කරල ගන්න ආකාරය කියල දීලා නෑ.

අඳාල දේ මෙන්න....

ඉතිං බුදු රජාණන් වහන්සේ මාලුංකිය පුත්ත ස්වාමීන් වහන්සේ ට ව්‍යාපා “පින්වත් මාලුංකිය පුත්ත, තරාගතයන් වහන්සේ පිළිබුරු නො දැ බැහැර කරපු ප්‍රශ්න පිළිබුරු උප්නේහෝ නැහැ කියල දාරාගන්න. මාලුංකිය පුත්ත, තරාගතයන් වහන්සේ දේශනා කලේ මෙන්න මේව යි. මේව දේශනා කළ කියල ම දරා ගන්න.”

ව්‍ය තමයි තරාගතයන් වහන්සේ දුක්ඛ ආර්ය සත්ත්‍ය දේශනා කළා. එක ව්‍ය විදියට ම දරා ගන්න. තරාගතයන් වහන්සේ දුක්ඛ සමුදාය ආර්ය සත්ත්‍ය ගැන දේශනා කළා. එක ව්‍ය විදියට ම දරා ගන්න. තරාගතයන් වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්ත්‍ය ගැන දේශනා කළා. එක ව්‍ය විදියට ම දරා ගන්න. තරාගතයන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පරීපදා ආර්ය සත්ත්‍ය ගැන දේශනා කළා. එක ව්‍ය විදියට ම දරා ගන්න.”

දැන් විතකොට අපට පැහැදිලිව ම තේරෙනවා බුදු රජාණන් වහන්සේ ගේ දේශනාවන් තුළින් අපට පැහැදිලි ධර්මයක්, පැහැදිලි මුලක්කයක්, පැහැදිලි මග පෙන්වීමක් ලැබිලා තියෙනවා. ව්‍ය තමයි වතුරාර්ය සත්ත්‍ය ධර්මය.

බුදු රජාණන් වහන්සේ ව්‍යාපා, “පින්වත් මාලුංකිය පුත්ත, අයි තරාගතයන් වහන්සේ මේ වතුරාර්ය සත්ත්‍ය ධර්මය දේශනා කරන්නේ? මේක තමයි කියනවා පිවිතයට අතිශයින් ම ප්‍රයෝගනවත් වන දෙය. මේක තමයි නිවන් මාර්ගයට මූලික වෙවිව දෙය. මේක තමයි අවබෝධයෙන් ම නිවන් මාර්ගයට මූලික වෙවිව දෙය. මේක තමයි අවබෝධයෙන් ම කළකිරීමට උපකාර වන දෙය. මේක තමයි තමයි නිරැද්ද වීම පිණිස උපකාර වන දෙය. මේක තමයි නිවන් පිණිස උපකාර වන දෙය”

ධර්මයට පැමිණෙන දොරටුව සඳේධාව යි.....

විහෙනම් අපට හිතන්න ඕන දෙය ධර්මය තුළ පැහැදිලි ව තියෙනවා. ව්‍ය ධර්මය කර යන්න මූලිකව අපට වුවමනා වෙන්නේ ශ්‍රද්ධාව යි. බුදු රජාණන් වහන්සේ ගැන, උන්වහන්සේ ව්‍යාපා ධර්මය ගැන, බුදු රජාණන් වහන්සේ ගේ ග්‍රාවක සංස්කරණය ගැන කාටවත් නොලැවන්න බැර ප්‍රසාදයක් අපේ හිතේ තියෙන්න ඕන. ව්‍ය ශ්‍රද්ධාව වික වික්කෙනා ගේ මතවාදවලට අනුව වෙනස් වන මුළක් නැති අමුමිකා

ඉද්ධාවක් නො විය යුතුයි. කරගෙනු දැන ගුණ දැන අවබෝධයෙන් ඇති වෙවිච ආකාරවත් සඳ්ධාවක් විය යුතු යි.

ඩූල රජාත්‍යන් වහන්සේ වදාලා "පරප්ලව පසාදක්ස පක්කා හ පරප්පරති" කියල. ඒ කියන්නේ ඉල්පෙන සඳ්ධාව තියෙන කෙනාට, අමුලිකා සඳ්ධාව තියෙන කෙනාට ප්‍රඡාව නම් පිරෙන්නේ නං කියලා. ප්‍රඡාව ඇති වෙන්න නම් වියාට ආකාරවත් සඳ්ධාවක් තියෙන්න යින. ඒ සඳ්ධාව ඇති වෙන්නේ නික්ම නොවෙයි. සඳ්ධර්ම ඉවත්තාය, යෝතිසේ මනසිකාරය, කළුනාමිතු සේවනය ආදී කරගෙනු වල උපකාරය මතයි.

අමුලිකා සඳ්ධාව තිබූ පැවිද්දන්.....

මේකට නොදුම උදාහරණයක් තියෙනවා. ඔබ දුන්නවා ඩූල රජාත්‍යන් වහන්සේ එය අවශ්‍ය වෙවිච වෙවිච පන්සියයක් දෙනා ව දේවදත්ත විසින් නොමග යටුපු ආකාරය. දේවදත්ත ඇවේල්ල කිවිවා "මම දුන්නවා තිවන් දකින්න කෙරී කුමයක්. මේක තමයි තිවිනට යන්න තියෙන කෙරී ම කුමය. පළවෙනි වික තමයි නිර්මාංග වීම. දෙවනි වික තමයි තුන් සිවුරෙන් ජ්වන් වීම. තුන්වෙනි වික තමයි පංශකුල සිවුරු දැරීම, හතර වෙනි වික තමයි පින්සිපාගෙන් විතරක් ජ්වන් වීම. පස්වෙනි වික තමයි ගස් යට පමණක් සිටීම. මෙන්න මේ කෙරී ම කුමය" කියල මේ වර පහ ඩූල රජාත්‍යන් වහන්සේට ඉදිරිපත් කළා.

ඩූල රජාත්‍යන් වහන්සේ වදාලා "තිවන් අවබෝධ කිරීම සම්බන්ධයෙන් ඔය කරගෙනු පහ ඒ තරම් වැදගත් වෙන්නේ නං. කැමති කෙනෙක් කැමති විදියට තිටපුදෙන්" කියල. දැන් දේවදත්තට නොදා අවස්ථාව. අර අවශ්‍ය පැවිදි වෙවිච පිරිස ඉස්සරහට ගිහින් හඩ නගා කිවිවා "මෙන්න තිවන් දකින්න තියෙන කෙරී ම කුමය. ඩූල රජාත්‍යන් වහන්සේ මේවා ප්‍රතික්ෂේප කළා. මම මේ අනුව ජ්වන් වන කෙනෙක්. ඉක්මනින් තිවන් දකින්න කැමති අය මාත් විකක් වින්න." කියල තිසරණය හඳුනාගෙන නැතිව සිටී අර පන්සිය දෙනා ම දේවදත්ත ගෙන සඳ්ධාව පිහිටුවා ගෙන දේවදත්ත පස්සෙන් ගියා. බලන්න විතකොට අමුලිකා සඳ්ධාව කොයි තරම් හායාතක ද කියල. ඕනෑම ම වෙළාවක අමාරුවෙම් වැටෙන්න පුළුවන්.

සැරයුන් මුගලන් දෙනම නිසා බේරුණා....

දේවදත්ත මේ පිරිසට ගෙය ශීර්ෂයට අරගෙන ගියා. ගිහින් අර පන්සිය දෙනාට ඉන්දුවිගෙන දැන් දේවදත්ත බණ කියනවා. දැන්

අවබෝධ වෙයි අවබෝධ වෙයි කිය කියල නිතා ගෙන මේ පිරිස දේවදත්තට කන් දී ගෙන අහගෙන ඉන්නවා. බුදු රජාණන් වහන්සේ දිවැසින් මේක දැක්ක. මේ පන්සිය දෙනා ම මාර්ගල්ල බඛන්නට හැකියාව තියෙන අය. බුදු රජාණන් වහන්සේ සාර්පුන්ත මොශ්ගල්ලාන මහ රහතන් වහන්සේලාව කැඳුවේවා. කැඳුවා අහනවා, “පින්වත් සාර්පුන්ත, පින්වත් මොශ්ගල්ලාන, අන්න දේවදත්ත පන්සියයක් ඩිඟැ ගෙන ගිය. ඒ අය අමාරුවේ වැටෙන්න කළුන් ඉක්මනට බේරගෙන වින්න” කිවිවා.

සැරුපුන් මුගලන් මහ රහතන් වහන්සේලා ගෙය ශීර්ෂයට වඩිනවා දේවදත්ත දැක්කා. දේවදත්ත අර ස්වාමීන් වහන්සේලා පන්සිය දේනාට අනුගාසනා කර කර ඉන්න ගමන් කියනවා “අන්න මහණුනි, බලන්න. සැරුපුන් මුගලන් මහ රහතන් වහන්සේලා මං පැහැදිලි විනවා. ඉමණ ගොනමයන්ව අතහැරලදී ඔය වින්නේ” කියල. “ආ! වින්න.... වින්න.... මේ දෙපැත්තෙන් වැඩි ඉන්න” කියල සැරුපුන් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනම දෙපැත්තෙන් වාසි කරවා ගත්තා.

සමහර ද්‍රව්‍ය වල බුදු රජාණන් වහන්සේ සැරුපුන් මහ රහතන් වහන්සේ හර මොශ්ගල්ලාන මහ රහතන් වහන්සේට හර ධර්ම දේශනා කරන්න පවරලා උන්වහන්සේ හාන්සි වෙලා සිහි ඇතුව ඒ ධර්ම දේශනාව අහගෙන ඉන්නවා. දේවදත්තටත් ඕන වුණා ඒ විදියට රුහුණාන්. ඉතින් දේවදත්ත කියනවා “සාර්පුන්ත, ඔබ මේ හික්ෂ සංස්කෘති දහම් දෙසන්න. මම වුටුරක් හාන්සි වෙන්නම්” කියල හාන්සි වුණා. සුවක් ගාලා තින්දු වැටුණා. ඇයි? සම්මා සතියේ නො පිහිටු කෙනෙක් නො. හාන්සි වුණා විතරයි ගොරුව ගොරුව නිදි. මේක නොද අවස්ථාවක් කරගත්තා සාර්පුන්ත මහ රහතන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. මොශ්ගල්ලාන මහ රහතන් වහන්සේ සාද්ධී බලයෙන් ඒ දේශනාවට අනුකූල ව විතුවලින් මවල පෙන්වුවා. ධර්ම දේශනාව අවසන් වෙන කොට මේ පන්සිය දෙනා ම ධර්මය අවබෝධ කළා. ඒ වෙගේ ම ඒ අයට තෝරැමි ගිය දේවදත්ත නොමෙයි හර බුදු රජාණන් වහන්සේ තමයි නිවැරදි කියලා. මේ පන්සිය දෙනා සැරුපුන්, මුගලන් මහ රහතන් වහන්සේලාත් සමග බුදු රජාණන් වහන්සේ පැහැදිලි ආපසු වැඩියා.

මුලක්කය නැත්ත්ම අමාරුවේ.

මොකේන් අඡිට පේනවා ධර්මාවබෝධය කිරීමේ කුසලතාවය

තිබුණුන් වියාට ඒ කෙරෙහි සද්ධාව ඇති කර ගන්න බැරි වූතෙනුන් සිහැම අවස්ථාවක අමාරුවේ වැටෙන්න පුළුවන් කියල. ඒ ද්‍රව්‍ය වල විහෙම විහෙම නම් දැන් තත්ත්වය ගැන කවර කතා ද? ඒ නිසා අපි පැහැදිලිව ම සද්ධාව ඇති කර ගැනීම පිළිබඳව මිසක් වෙන බාහිර මතවාද ගැන තෙවෙයි. අපට මේ ලැබේල තියෙන්නේ දුර්ලන අවස්ථාවේ විටිනාකම තෝරැම් අරගන්න අපි දක්ෂ වෙන්න සින.

මේ සද්ධාවන් හරයට මේ ලෝකයේ තියෙන ඇති නැති පරතරය වගෙයි. දුර්පත් බාල කෙනා කබේට ගිහිල්ලා තමන් ගේ අත් තියෙන සොච්චාවමෙන් බාල ම බඩු මිළ දී ගන්නවා වගේ සද්ධාව නැති කෙනා ගේ නිත යන්නෙන් බාල ම බඩුවට යි. හොඳ ම දේ තෝර ගන්න බැහැ. බාල ම බඩු තෝර ගන්නම යි නිත යන්නේ.

නමුත් සද්ධාව තියෙන කෙනා හරයට පොහොසතෙක් වගේ. වියා අල්ලන්නේ ගාන කීයක් වුණුන් කමක් නැහැ හොඳ ප්‍රමිතියෙන් තියෙන උසක් ම භාණ්ඩය යි. අන්න ඒ වගේ තමයි සද්ධාවන්තය අල්ලන්නේ ම වතුරාර්ය සත්‍යය විතර යි. අර බාල බඩුවලට වියා ගේ නිත යන්නේ නඳ.

අන්න ඒ නිසා අපිත් දක්ෂ වෙන්න සින බුදු රජාණුන් වහන්සේ ගේ ධර්මය අපට ලැබේලා තියෙන මේ වෙවාලේ බාල ලාමක මිත්‍ය දැඟ්ඡල අල්ලගෙන අමාරුවේ වැටෙන්නේ නැතිව වතුරාර්ය සත්‍යය ධර්මය කෙරෙහි සද්ධාව ඇති කරගෙන ආර්ය අෂ්ට්‍රිංගික මාර්ගයේ ගමන් කරල වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට. ඒ සඳහා ඔබ සියලු දෙනාට ම මේ ශ්‍රී සද්ධාර්මය ම උපකාර වේවා!

සාදු!සාදු!!සාදු!!!



කුණදුර නිවහට - යම් අති හතිකට....

-මහා මාලුංකන ජ්‍යෙෂ්ඨයේ-

පුද්ධාච්ච පිත්තන්,

අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ නම මහා මාලුංකන සූත්‍රය. මේක සඳහන් වෙන්නේ මප්කීම නිකාය නැමැති උතුම් ගුන්ස් රහ්නයේ යි.

විදා බුදු රජාණන් වහන්සේ වැඩ සිරියේ සැවැන් තුවර තේතවනාරාමයේ. උන්වහන්සේ දුම් සහා මත්ස්චපයේ වැඩ සිරිම්න් රැස් වෙලා නිටපු ස්වාමීන් වහන්සේලා ගෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇගැවිවා. “පින්වත් මහණාති, තරාගතයන් වහන්සේ ඕඛට සිරම්හාරිය සංයෝජන පහක් ගැන කියා දීලා තියෙනවා. ඔබ වේවා මතක තියාගෙන ද ඉන්නේ” කියල.

සංසාරට බැඳුනු බන්ධනය....

ඔබ දන්නවා බුදු රජාණන් වහන්සේ කාම ලේකය, රෑප ලේකය, අර්ථ ලේකය තියල ලේක තුනක් ගැන පෙන්වා දීලා තියෙනවා. කාම ලේකයට බැඳ තබන බන්ධන වලට කියනවා සිරම්හාරිය සංයෝජන කියල.

බුදු රජාණන් වහන්සේ දුම්සහා මත්ස්චපයේ වැඩ සිරින ස්වාමීන්

වහන්සේලා ගෙන් අභ්‍යාච්චිවා “මඟ මෙවා මතක තියා ගෙන ද ඉන්හේ” කියලා. විතකොට අපට පැහැදිලි ව ජේනවා බුදු රජාණන් වහන්සේ විදා ස්වාමීන් වහන්සේලාට ධර්මය උගහන්වලා තියෙනවා. ජ් විතරක් නෙමෙයි එවා මතක තියා ගෙන ද ඉන්හේ කියලත් විමසලා බලනවා.

බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාල මේ ධර්මය අසු පමණින් අවබෝධ වෙන විකක් නෙමෙයි. ධර්මය අහල හිතේ දරා ගන්න සින. හිතේ දරා ගෙන රීට අනුකූල ව තුවනින් කළුපනා කරන්නට සින. අන්න විතකොට තමයි මේ ධර්මය අපට ටිකෙන් ටික තේරේන්න පටන් ගන්නේ.

මේ ධර්මය ගෙන සිහි කරල සිහිය පිහිටුවා ගත්තේ නැත්තම් ලෙඩි වෙද්දී කරදර කම්කටොලා පැමිණෙද්දී වියා කරන්නේ ධර්මයට බණින වික විතරයි. “මම මෙව්වර පින්කම් කළා. මට ම ය මේව වෙන්නේ. අරැන් අර නොදැට ඉන්නේ.” කිය කියා ධර්මයට ම තින්වා කරනවා. විතකොට පැහැදිලි ව ජේනවා වියා ප්‍රවිතාවබේදයක්න් තොර ව කොයි තරම් පින්කම් කෙරුවත් තමන් ගේ වින්තනය වෙනස් වෙලා නැහැ කියර. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය නියම විදියට තේරේම් ගත්තා නම් වියාට ප්‍රවිතයේ හැම ගැටෙල්වක් ඉදිරියේ දී ම ධර්මය ම ය දැකින්නට ලැබෙන්නේ.

අපේ දැනුමත් මේ වගේ....

බුදු රජාණන් වහන්සේ දුම්සහා මත්‍යඩපයේ වැඩ සිටි හික්ෂුන් වහන්සේලා ගෙන් සිරමිහාගිය සංයෝජන ධර්ම මතක ද කියලා ඇභුවට පස්සේ මාලුංකන පුත්ත ස්වාමීන් වහන්සේ වික පාරට ම පැහැලා කිවිවා “මම දැන්නවා” කියල. බුදු රජාණන් වහන්සේ ඇභුවා “හා! විහෙනම් කියන්න බලන්න, කොහොම ද මතක තියාගෙන ඉන්නේ කියලා? ”

මාලුංකන පුත්ත ස්වාමීන් වහන්සේ කියනවා “හාග්‍යවතුන් වහන්ස අපට සක්කාය දිවිධිය සිරමිහාගිය සංයෝජනයක් කියල කියා දීලා තියෙනවා. හාග්‍යවතුන් වහන්සේ අපට විවිධිවිණාව සිරමිහාගිය සංයෝජනයක් කියලා දීලා තියෙනවා. හාග්‍යවතුන් වහන්සේ අපට සිලුවිත පරාමාස සිරමිහාගිය සංයෝජනයක් කියලා කියා දීලා තියෙනවා. හාග්‍යවතුන් වහන්සේ අපට කාමරාජය සිරමිහාගිය සංයෝජනයක් කියලා කියා දීලා තියෙනවා. හාග්‍යවතුන් වහන්සේ අපට ව්‍යාපාදය සිරමිහාගිය සංයෝජනයක් කියලා කියා දීලා

තියෙනවා.

ඩිර්මිහාගිය සංයෝජන ධර්ම මොනවා ද කියල අසුවෙටාත් මතක තියා ගෙන ඉන්නේත් ඔය විදියට ම යි. සක්කාය දිවිධී, විවිධිව්‍යා, සිලධිත පරාමාස, කාමරාග, පටිස කියල ගිරවී වගේ කටපාඩිම්හි කියෝගේන යනවා. මාලුමක් පුත්ත ස්වාමීන් වහන්සේ මතක තියා ගෙන තිටියෙන් ඔය තුමේට ම යි.

අන්තාගම්කයේ වූටි දරුවා පෙන්වලා විනිෂ් කරයි.....

බූදු රජාණන් වහන්සේ අහනවා “අඟ! මාලුමක් පුත්ත කාට ද මම ඔය විදියට කියල දීල තියෙන්හේ. ඔය විදියට කියා ගෙන ගියෙන්ත් නම් අන්තාගම්කාරයෝ පොඩි ප්‍රමාය ගේ උපමාව අරගෙන ඔව්වම් කරන්න ගතිය” කියල වදාලා. විහෙන්ම් අපට ගේරෙනවා ඇපේ මතකය තුළත් අඩුවක් තියෙනවා කියලා. අන්න බූදු රජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා.

බූදු රජාණන් වහන්සේ වදාලා “මාලුමක් පුත්ත, උඩිබලේ අතට තිදියන අද උපත් වූටි දරුවෙකුට සක්කාය කියල හැඳිමක් වන් නැහැ. ඉතින් කොහො ද මේ පොඩි දරුවට සක්කාය දිවිධීයක්. සක්කාය දිවිධීය තියෙන්හේ මේ පුංචි දරුවා ගේ තින අහසන්තරයේ යටපත් වෙලා. අනුසය වශයෙන්. ටිකෙන් ටික මෙය උස් මහත් වෙලා කාලා බේලා හැඳිලා වින්න යින. අන්න විතකොට යි සක්කාය දිවිධීය මතු වෙන්න පටන් ගත්තේ” කියලා.

මෙක හරියට දත් විනවා වගේ. ඉපදිශ්චිත ගමන් පුංචි ප්‍රමායක් ගේ දත් නැහැ. නමුත් දත් නැදෙන්න යින කාරණා ටික ඕක්කේම ගැරීරය තුළ තියෙනවා. කාලයක් යදුදී ගාහට දත් ටික මතු වෙලා විනවා. බූදු රජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ කියලා සක්කාය දිවිධීයත්. උඩිබලේ අතට තිදාගන්න පුංචි දරුවන් ගේ සිත අහසන්තරයේ අනුසය වශයෙන් යටපත් වෙලා තියෙන්නේ කියලා.

ඊළගට බූදු රජාණන් වහන්සේ වදාලා “අද ඉපදිශ්චිත උඩිබලේ අතට තිදා ගත්ත පුංචි දරුවෙකුට ධර්මය කියල කිස හැඳිමක් නැහැ. ඉතින් විහෙම විකේ කොහො ද ධර්මය ගැන විවිධිව්‍යාවක් එම ප්‍රමායට ඇත්ත වෙන්නේ. මාලුමක් පුත්ත මේ පුංචි දරුවට ගේ සිත අහසන්තරයේ අනුසය වශයෙන් යටපත් වෙලයි විවිධිව්‍යාව තියෙන්නේ” කියලා.

පොඩි එවුන් මොනව ද සිල් ගෙන දත්තේ.....

බුදු රජාණන් වහන්සේ වදාලා “මාලුංකා පුත්ත අද ඉපදිවිච්‍යා පුංචී දරුවෙකු ගේ හිතේ සීලය කියල හැඟීමක්වත් නැහැ. විහෙම විකේ ව් පොඩි දරුවට කොහොන් ද සිලධිඛත පරාමාසයක්. ව් පුංචී දරුවාගේ හිත තුළ සිලධිඛත පරාමාස තියෙන්නේ අනුසය වශයෙන්. සිත අන්තරයේ කිමිදිලයි තියෙන්නේ.”

“පින්වත් මාලුංකා පුත්ත, අද ඉපදිවිච්‍යා උඩිඛලි අතට නිදාගෙන ඉන්න පුංචී දරුවෙකුට රුප, ගබ්ද, ගන්ධ, රස, පහස යන කාමයන් ගෙන හැඟීමක් වත් නැහැ. විහෙම විකේ කොහොන් ද මේ පොඩි දරුවට කාමවිෂන්දයක්. මාලුංකා පුත්ත, මේ පුංචී දරුවා ගේ කාමවිෂන්දය තියෙන්නේ සිත අන්තරයේ අනුසය වශයෙන් හැඳුවා.”

ඊපූගට බුදු රජාණන් වහන්සේ වදාලා “මාලුංකා පුත්ත, අද ඉපදිවිච්‍යා උඩිඛලි අතට නිදාගෙන ඉන්න වූරි දරුවෙකුට අකමතී රුප, ගබ්ද, ගන්ධ, රස, පහස ගෙන හැඟීමක් වත් නැහැ. ඉතින් විහෙම විකේ මේ පුංචී දරුවට කොහොන් ද ව්‍යාපාදයක්. මාලුංකා පුත්ත අද උපන් පුංචී දරුවෙකු ගේ හිත අන්තරයේ අනුසය වශයෙන් තමයි ව්‍යාපාදය තියෙන්නේ” කියලා.

ආනත්ද හාමුදුරුවා ව් වෙළාවේ බුද්ධිමත් ව්‍යු....

බුදු රජාණන් වහන්සේ පුංචී දරුවාගේ උපමාව අරගෙන මේ ඕර්මිනාරිය සංයෝජන ගෙන පැහැදිලි කරප වෙළාවේ ආනත්ද හාමුදුරුවා බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලා සිටියා “ස්වාමීන් භාග්‍යවනුන් වහන්ස, ඕර්මිනාරිය සංයෝජන ධර්ම ගෙන ව්‍යුරුණ දේක්වා. මේ වියට කාලය යි. ස්වාමීන් සුගතයන් වහන්ස, ඕර්මිනාරිය සංයෝජන ධර්ම ගෙන දේශනා කරන දේක්වා. මේ වියට කාලය යි. හික්ෂාන් වහන්සේලා මේක අන්තර මතකයේ තබාගන්නම්” කියලු ඉල්ලීමක් කළා.

සිත දියුණු කරන කෙහෙකුගේ වටිනා කරණු රාකියක් මේ දේශනාවේ අන්තර්ගත වී තිබෙනවා. බුදු රජාණන් වහන්සේ වදාලා “පින්වත් ආනත්ද, අනුගෙනවත් පැහැග්‍යනයක් ඉන්නවා. අනුගෙනවත් පැහැග්‍යනය ගේ ලක්ෂණ තමයි ව් කෙනා ආර්යන් වහන්සේලා ව දැකලා නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හික්මලා

නැහැ. අශ්‍රුතෙවත් පෘත්‍රනය හරියට හැම නැත්‍ය ම හිල් වෙවිට වයර් විකක් වගේ. ඩූලං ගහනවා. කොවිචර ඩූලං ගැහැවිවත් ඩූලං රික පිට වෙනවා. අන්න ඒ වගේ තමයි අශ්‍රුතෙවත් පෘත්‍රනයට කොයි තරම් ධර්මය කිවිවත් තෝරැමි ගන්නේ නැහැ. උච්චමනා කරන කාරණය නොමෙයි අම්ල ගන්නේ. උච්චමනා නැති කාරණය අම්ලතනවා.

විෂ්‍රාතක් නොමෙයි. අශ්‍රුතෙවත් පෘත්‍රනය සත්පුරුෂයන් වහන්සේලාවත් දැක්වා නැහැ. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේ නික්මෙන්නේ නැහැ.

පෘත්‍රනයට සි මේ විපත සිදු වෙන්නේ....

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ම අශ්‍රුතෙවත් පෘත්‍රනය ජීවත් වෙන්න සක්කාය දිරිධියට යට වෙවිට සිතින්. විය දන්නේ නැහැ ඒකෙන් නිදහස් වෙන කුමය. ඒ නිසා අශ්‍රුතෙවත් පෘත්‍රනය තුළ යම් සක්කාය දිරිධියක් තිබිඩා නම් ඒක තවත් හයි වෙනවා. සිතින් ඒක බිහැර වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සක්කාය දිරිධිය සංයෝජනයක් බවට පත් වෙනවා තියල.

සක්කාය දිරිධිය කියන වවනය ඔබ තෝරැමි ගන්න ඕන. සක්කාය දිරිධිය කියන්නේ පංච උපාදානස්ඛන්ධයට සි. විනම් රැප, වේදනා, සංයු, සංස්කාර, වික්ද්‍යාත්මක කියන මේ උපාදානස්ඛන්ධ පහට සි. මේ පංච උපාදානස්ඛන්ධය කෙරෙනි ආත්ම දාම්ප්‍රියෙන් බැඳීමට තමයි සක්කාය දිරිධිය කියල කියන්නේ. ආත්ම දාම්ප්‍රිය කියල කිවිවේ මේ රැප, වේදනා, සංයු, සංඛාර, වික්ද්‍යාත්මක යන පහ තමා ගේ වසයගේ පවත්වන්න පුළුවන් කියල අයිතිකාරයෙක් මතා ගත්තු හැරුමකින් මේ පංච උපාදානස්ඛන්ධයට අශ්‍රුතෙවත් පෘත්‍රනය බැඳී සිටිනවා. ඒ නිස සි ඒකට සක්කාය දිරිධිය කියල කියන්නේ.

සැකයේ අවාසිය පෘත්‍රනයට සි....

රීලගට බුදු රජාණන් වහන්සේ ව්‍යුතා අශ්‍රුතෙවත් පෘත්‍රනයට ඇති වෙනවා ධර්මය කෙරෙනි සැකය හෙවත් විවිධිවිජාව. පෘත්‍රනය බුදු රජාණන් වහන්සේ ගැන සැක කරනවා. මතෙක් විද්‍යාභායෙක් මොකක් හර කිවිව ගමන් එකට ගැටෙලා උන්වහන්සේ ගේ අවබෝධය ගැන සැක කරනවා. මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියල පෘත්‍රන කෙනා විශ්වාස කරන්නේ නැහැ. මොකද වියාට ධර්මය සැකයි. රීලගට ධර්මය

අවබෝධ කරපු ග්‍රාවකයන් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ධර්මය අවබෝධ කරන්න මහන්සේ ගන්න අයටත් නිහ්ද කරනවා. “ ඔහේලා මහ ලොකුවට හාවනා කරනවා නේදී? කො පුළුවන් නම් අගල් දෙක්ක උසින් ගිහින් පෙන්නපල්ලා ” කියල කියනවා. අශ්‍රේතවත් පෘතිග්‍රනය මෙහෙම කියන්නේ සැකයක් වික්ක යි. රේඛාගර ඔහු පරේච්ච සමූප්පාදය දැන්නේ නැති නිසා පරේච්ච සමූප්පාදය තුළින් සංසාර ගමන සිදු වන බව දැන්නේ නැති නිසා අතිතය ගැන සැක කරනවා. පරේච්ච සමූප්පාදයට අනුව අනාගත සංසාර ගමන සකස් වෙනවා කියලා දැන්නේ නැති නිසා අනාගතය සැක කරනවා. වර්තමාන ක්‍රියාකාරීත්වය තුළ පරේච්ච සමූප්පාද ක්‍රියාවලිය සිදු වෙනවා කියල දැන්නේ නැති නිසා වර්තමානයන් සැක කරනවා.

ඩුඩු රජාණන් වහන්සේ වදාපා අශ්‍රේතවත් පෘතිග්‍රනය මෙන්න මේ සැකය නිසා සැකයට යට වෙළිව සිතින් වාසය කරනවා. සැකන් විතෙර වන කුමය අශ්‍රේතවත් පෘතිග්‍රනය දැන්නේ නෑ. මෙක දැන්නේ නැති නිසා මොකද වෙන්නේ? සැකය තව තවත් ගක්තිමත් වෙනවා. අන්න විතකොට ඒ සැකය ඕර්මහාරීය සංයෝගනයක් හැරියට ක්‍රියාත්මක වෙනවා කියලු.

සැකයෙන් ඉන්න කොට පැහැදිලි ස්ථාවර යක් නැහැ. විය ඕනෑම ම දෙයකට ඕනෑම ම මතවාදයකට ඉක්මනින් ම අනුවෙන කෙනෙක්. ඒ නිසා ඩුඩු රජාණන් වහන්සේ දේශනා කළ සැකයෙන් යුත්ත කෙනා තුවනු වැඩිහි වැඩි පිළිවෙළක නික්මෙන්න ඕන කියලා(කර්ම ක්‍රියාත්මක සික්ඩේ)

නැකැතට වැඩි අල්ලන අශ්‍රේතවත් පෘතිග්‍රනය....

රේඛාගර ඩුඩු රජාණන් වහන්සේ දේශනා කරනවා අශ්‍රේතවත් පෘතිග්‍රනය තුළ සීලඩ්බිත පරාමාසය තියෙනවා. පෘතිග්‍රන කෙනා මේ සීලඩ්බිත පරාමාසයට යටවෙළිව සිතින් වාසය කරනවා. ඒකෙන් නිදහස් වෙන හැරි දැන්නේ නෑ. ඒ නිසා ම විය තුළ සීලඩ්බිත පරාමාසය තව තවත් හය වෙනවා. බැහැර වෙන්නේ නෑ. අන්න විතකොට අශ්‍රේතවත් පෘතිග්‍රනය තුළ ඒ සීලඩ්බිත පරාමාසය සංයෝගනය ධර්මයක් හැරියට ක්‍රියාත්මක වෙනවා.

දැන් අපි ගත්තොත් සීලඩ්බිත පරාමාසයක් තමයි නැකැතට වැඩි ඇල්ලීම. අපි නිතමු ඕන්න නොදුම නැකැතක් වෙනවා කියලා. නැකැතට ඇපෙල් නිටෙවිවොත් අපේ රටේ ඒවා පැල වෙනවා දී? නැහැ. නමුත් නැකැත විශ්වාස කරන සීලඩ්බිත පරාමාසයයේ බැහැලා

ඉන්න උදව්‍ය නැකැත තහවුරු කර ගන්න බොරු කතන්දර ගොතනවා.

සමහරු මෙහෙම කතන්දරයක් කියනවා. ඔන්න නැකතක් ඇවිල්ලා. 'ගුරුන්නාන්සේසි ගෝලය සි පොල් හිටවන්න ගියා. ගුරුන්නාන්සේ පොල් ගෙධියෙ දල්ල උඩිට හිටින්න නැකැතට හිටෙවිවා. ගෝලය රීටත් වඩා හොඳට හිටවන්න කියලා කකුලේ මහපාට ඇගිල්ලේ අග පොල් ගෙධිය තියා ගෙන පොල් ගෙධිය දල්ල යටට හිටින්න නැකැතට ම පැමු කළා. ඔන්න ගුරුන්නාන්සේ හදපු පොල් පැමු එලදාව ඇවිල්ලා පන්සලේ කොල්ලාට කතා කරල කියනවා "කොල්ලේ දරණුවක් ලස්ස්ති කරගෙන වරෙන්. පොල් ගහර නැගලා පොල් රික කඩින්න" කියලා. රීට පස්සේ ගෝලය කියනවා "කොල්ලේ උඩාල්ලක් අරන් වරෙන් පොල් රික භාරන්න." කියල මොකද ඒ? ගෝලයාගේ නැකතේ හොඳකමට පොල් එලදාව යටට බැහැර. නැකත් තහවුරු කරන්න මේ විගේ කතාන්දර ගොතපු ගමන් අශ්‍යෙනවත් පෘත්‍රනය ගේ අර විගේ සිලඩ්බිත පරාමාසය තව තවත් නයි වෙනවා.

අශ්‍යෙනවත් පෘත්‍රනය රැකඩියක්.....

රීට පස්සේ වියා රැකඩියක් විගේ කියන කියන වික කරනවා. අඩ් විසිපහක් පස්සට යන්න කිවිවාත් පිස්සට යනවා. දකුණු පැන්තට හැරිලා යන්න කිවිවාත් යනවා. නැගෙනහිර දිගාවට හැරිලා යන්න කිවිවාත් එත් යනවා. මේ ඕක්කොම සිලඩ්බිත පරාමාස. රීපාගැට පෘත්‍රනය කෙනා කිරී උතුරෝනවා. සාමාන්‍යයෙන් කිරී ඉතිරෙනවා කියලා කියන්නේ හොඳට සල්ලි බාගේ තියෙනවා, කන්න බොන්න හොඳට තියෙනවා කියන පූහනසට සි. මේකේ අර්ථය දැන්නේ නැති පෘත්‍රනය මොකද කරන්නේ? නැකතක් හොයා ගෙන ඇවිල්ලා කිරී රිකක් මුරියකට දාල කිරී උතුරෝනවා. රීට පස්සේ මේ කිරී රික අරගෙන ගිහිල්ලා ගේ වටෙට ඉහිනවා. මොකද මේ? වහෙම කළා ම ගෙදර ව කිරී ඉතිරෙනවාලු. බලන්න සිලඩ්බිත පරාමාසයට අභ්‍යවෙලා ඉන්න පෘත්‍රනය කොයි තරම් මෝධියෙක් ද කියලා. තො දැන්න කාලේ ඔබත් ඕව කරන්න ඇති. දැන් ඒ ගැන තිතල බලන කොට ලැප්පාවක් ඇති වෙත්නේ නැද්ද? හිතන්න පූඩ්වන් කෙහෙකුට නම් ඇති වෙන්නේ ලැප්පාවක් ම සි.

බලන්න අපට හිතන්න පූඩ්වන්කම තියෙද්දී හිතන්න පූඩ්වන් ධර්මයක් ලැබුණේ නැති තිසා අපි තො මග ගිහින් තිබුණු හැරී. අපට හිතන්න පූඩ්වන් ධර්මයක් ලැබිල තිබුණ නම් අපි ඒ විගේ

මෝඩ වශයි කරන්නේ නැහැ. නමුත් දැන් පාපට හිතන්න පුළුවන් ධර්මයක් ලැබිල තියෙන නිසා නුවතා පාවිච්ච කරල අපි බේරේත්‍යා.

පාතග්රන ප්‍රවිතය අනතුරේ.....

අපි දන්නවා අශ්‍රෑතවත් පාතග්රන අය කිම පැකටි විකට කිරී පැකටි විකට තිසරත්‍ය පාවලා දීලා මිතතා දැජ්ටික ආගම්වලට යනවා. ඒවා ගියට පස්සේ ප්‍රවිතය කොයි තරම් අනතුරකට වැටෙනවා ද කියන්නේ, වික පාතග්රන පවුලක් තිසරත්‍ය පාවලා දීලා මූලධ්‍රමවාදී ආගමකට ගිය. ඒකේ උගන්වත්නේ ලෙඩ වුණාම බේත් ගන්න විපා. ලේ දෙන්න විපා. ඒක දෙවියන් ගේ ඉදෑද වූ අත්මයට විරෝධ විමක් කියලා. මේ මෝඩ දෙම්විපියන් ගේ දරුව අක්තිප වෙලා රෝහලට ඇතුළත් කපාට පස්සේ මේ දෙම්විපියෝ දෙන්නම ගිහිල්ල වෙදුනවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ප්‍රමයට ලේ දෙන්න විපා කියලා. ලේ නොදීම නිසා ම ඒ දරුවා මැරැත්‍යා. බෙන්න මේ උපතින් ගොදුද වෙලා හිටපු පාතග්රන උදවිය කොයි තරම් මෝඩ ද කියලා. අර අම්මයි තාත්ත්වය දෙන්න ගිහිල්ලා වෙදුනවරයාට ස්තූති කරල තියෙනවා ලේ නොදුන්නාට. මේව ඔක්කොම අයිති වෙන්නේ සීලඩ්බ්‍ර පරාමාසය වලට.

තෙරුවන් සරණ ගිය ආර්ය ඉෂාවකයා විතරයි සීලඩ්බ්‍රතපරාමාසයන් තොර ව මාර්ග අංගයක් හැරියට සිල් රකින්නේ. අශ්‍රෑතවත් පාතග්රන කෙනා මේක දන්නේ නෑ. ඒ නිසා ම පාතග්රන කෙනා තුළ සීලඩ්බ්‍රත පරාමාසය තව තවත් හයි වෙනවා. බැහැර වෙන්නේ නෑ. අනන් විතකොට ඒක සංයෝජනයක් බවට පත් වෙනවා කියල බුදු රජාත්‍යන් වහන්සේ ව්‍යුතා.

ප්‍රහුදන්නාවයේ තවත් සිටිමු ද.....?

රීලයට බුදු රජාත්‍යන් වහන්සේ ව්‍යුතා අශ්‍රෑතවත් පාතග්රන කෙනාට කාමරායය ඇති වෙනවා. මේ කාම රාගය කියන්නේ මොකක් ද කියලවත් පාතග්රන කෙනා දන්නේ නෑ. ඒ නිසා ම අශ්‍රෑතවත් පාතග්රනය තුළ යම් කාම රාගයක් තිබුණා ද ඒක තව තවත් ශක්තිමත් වෙනවා. බැහැර වෙන්නේ නෑ. අන්න විතකොට ඒ කාම රාගය සංයෝජනයක් බවට පත් වෙනවා.

මේ වගේ ම අශ්‍රෑතවත් පාතග්රනය තුළ දේවීෂය හට ගන්නවා. නමුත් දේවීෂය නැති කරන ආකාරය දන්නේ නැහැ. ඒ නිසා ම අශ්‍රෑතවත් පාතග්රනය තුළ යම් දේවීෂයක් තිබුණා ද ඒක තව

තවත් නයි වෙනවා. බැහැර වෙන්නේ නඩ. අන්ත විතකොට ඒ ද්වේශය සිරම්හාරිය සංයෝජනයක් බවට පත් වෙනවා.

ද්වේශයේ තියෙන අනතුර ගැන මම උදාහරණයක් කියන්නම්. මට මේ එය දී පිටරටක ඉදුන් වයසක නොන කෙනෙක් වෙලිගෝන් කපා. ඒ නොන ගේ මහත්තායට වසය අවුරුදු හැට දෙකක් කිවිවා. මේ මහත්තාය මොකද කරල තියෙන්නේ තමන් ගේ යුති දුවක් වන කෙනෙක් වික්ක නොහොඳිනා ගමනක් ගිහින් ගේකුත් හදාගෙන පදිංචි වෙලා. ඉතින් මේ නොනට මේක මතක් වෙන පාරක් පාරක් ගාහේ තිගෙනවාලු මේකට අල්ලල මරන්න සිහ කියල. වාසනාවට මේ නොනට අපේ කැසට් පටයක් හම්බවෙලා තියෙනවා. ලංකාවෙන් ගිය කෙනෙක් නිසා. එකේ තියෙනවා බුද රජාත්‍යන් වහන්සේ ගේ ධර්මය. මේ කැසට් පටය අහල මට කතා කරල කියනවා “අනේ! ස්වාමීන් වහන්ස, ඒ කැසට් පටය අහපු ගමන් මගේ ද්වේශය නැතිව ගිය. මම දැන් ඒක අමතක කරලා ධර්මය සහි කරල හිත හදා ගත්තා” කියල. දැන් බලන්න තිතන්න ප්‍රාථමික කමේ තියෙන ප්‍රයෝජනය කියන්නේ, මොන ප්‍රශ්න මැද්දේ නිරියත් බුද රජාත්‍යන් වහන්සේ ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා.

ශ්‍රීතවත් ආර්ය ග්‍රාවකයේ මීට වෙනස්.....

බුද රජාත්‍යන් වහන්සේ වදාලා ඇතෙවත් ආර්ය ග්‍රාවකයාට ආර්ය ද්වේශයෙන් යුත්ත කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයේ තික්මෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ධර්මය තුළින් සත්පුරුෂ ද්වේශය ලැබූ කෙනෙක්. සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයේ තික්මෙන කෙනෙක්. විහා හරියට සිදුරු නැති වය්‍රී ව්‍යකක් වගේ ගහන ගහන තුළං ටික වය්‍රී වික ඇතුළට යනවා වගේ යනවා මිසක් පිට වෙන්නේ නැහැ.

බුද රජාත්‍යන් වහන්සේ වදාලා මේ කෙනා සක්කාය දිරිධියට යට වෙවිච සිතින් වාසය කරන්නේ නැහැ. අයි ඒ? විය පංච උජාලානස්ඛන්දය අතිත වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වධන්න දක්ෂ කෙනෙක්. තිතන්න දහන් කෙනෙක්. සිති කරන්න දක්ෂ කෙනෙක්. ඒ නිසා මොකද වෙන්නේ? ඇතෙවත් ආර්ය ග්‍රාවකය තුළ යම් සක්කාය දිරිධියක් තිබුණා භම් ඒක මුළුමතින් ම ප්‍රභාණය වෙනවා. තව තවත් නයි වෙන්නේ නැහැ.

ආර්ය ඉවකයන්ට ධර්මය සකු නැහැ....

ඊළගට බුදු රජාණන් වහන්සේ වදාලා ගුතෙවත් ආර්ය ඉවකය විවිධිවිජාවට යට වෙවිව සිතින් වාසය කරන්නේ නැහැ. මොකද ඒ? ආර්ය ඉවකය ආකාරවති සඳ්ධාවට පැමිණිවිව කෙනෙක්. සඳ්ධාව තුළ පිහිටා කටයුතු කරන නිසා යම් විවිධිවිජාවක් තිබුණු ද ඒක සහමුලින් ම ප්‍රහාණාය වෙලා යනවා කියලා.

ඊළගට බුදු රජාණන් වහන්සේ වදාලා ගුතෙවත් ආර්ය ඉවකය සීලඩ්බත පරාමාසයට යට වෙවිව සිතින් වාසය කරන්නේ නැහැ. ඒ නිසා ම උපන්නා වූ සීලඩ්බත පරාමාසයෙන් තිදුහස් වෙන්නේ මෙහෙම යි කියල දන්නවා. ඒ නිසා ගුතෙවත් ආර්ය ඉවකය තුළ යම් සීලඩ්බත පරාමාසයක් තිබුණු නම් ඒක සහමුලින් ම ප්‍රහාණාය කරල දානවා.

ඒ විතරක් නෙමෙයි. ගුතෙවත් ආර්ය ඉවකය කාමරාගය කියන්නේ මොකක් ද කියල තේරැම් ගත්ත කෙනෙක්. ඒ නිසා ඔහු උපන් කාමරාගයට යට වෙන්නේ නැහැ. තමා තුළ යම් කිසි කාමරාගයක් හට ගෙන තිබෙනවා නම් ඒක සහමුලින් ම ප්‍රහාණාය කිරීමේ තුකුලතාවයක් ගුතෙවත් ආර්ය ඉවකය ව තියෙනවා.

ඊළගට ගුතෙවත් ආර්ය ඉවකය ද්වේෂය ගැන තේරැම් ගත්ත කෙනෙක්. ඒ නිසා උපන්නා වූ ද්වේෂය ප්‍රහාණාය කරන ආකාරය දන්නවා. ගුතෙවත් ආර්ය ඉවකය තුළ යම් ද්වේෂයක් හට ගෙන තිබුණු නම් ඒක සහමුලින් ම ප්‍රහාණාය කරනවා කියල බුදු රජාණන් වහන්සේ වදාලා.

පොත්ත නො කපා අරඹුව කපන්න බැහැ.....

සංයෝජන ධර්මයන් නැරියට ක්‍රියාත්මක වන මේ සක්කාය දැරියි, විවිධිවිජා, සීලඩ්බත පරාමාස, කාමරාග, පරිස කියන මෙවා ප්‍රහාණාය කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වැඩපිළිවෙළෙන් තොරව සංයෝජන ප්‍රහාණාය කරනවා කියන වික සිද්ධ වෙන දෙයක් නෙමෙයි.

බුදු රජාණන් වහන්සේ වදාලා ඒක හරයට මේ වගේ දෙයක්. ඔන්න විශාල ගහක් තියෙනවා. ගහ වැට්ට ජේන්න තියෙන්නේ පොත්ත. ඒකට ඇතුළෙන් තියෙන්නේ එලය. ඊටත් ඇතුළෙන් තමයි අරඹුව තියෙන්නේ. කවුරු හර කිවිවොත් පොත්ත කපන්නේ නැතිව, එලය කපන්නේ නැතිව අරඹුව කපනාව කියලා ඒක සිද්ධ වෙන්න ප්‍රථමන්

දෙයක් නෙමෙයි. බුදු රජාණන් වහන්සේ වදාලා අන්න එෂ් වගේ තමයි සංයෝජන ධර්ම ප්‍රහාණාය කරන්න යම් මාර්ගයක් යම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්නේ නැතිව සංයෝජන ප්‍රහාණාය කරන්න බැහැ කියල.

ඊපූගට උන්වහන්සේ වදාලා කවුරු හරි මෙහෙම කියනවා “මම මේ ගහෝ ඉස්සේල්ලා ම පොත්ත කපල ඊපූගට එලය කපල පස්සේ අරවුව කපනව” කියල වික වෙන්න පුළුවන් දෙයක්. අන්න එෂ් වගේ තමයි සිර්මිහාරිය සංයෝජන ධර්ම ප්‍රහාණාය කරන්න තියෙන මාර්ගයේ ගමන් කරල, ඒ වැඩ පිළිවෙල අනුගමනය කරල සංයෝජන ධර්ම ප්‍රහාණාය කරනවා කියල කියනවා නම් එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියල.

පාත්‍රග්‍රහණ කෙනා හරියට පෙන්දක් වගේ.....

බුදු රජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් කියනවා. ඔහ්න් ගංගාහම් ගග උතුරුලා දෙගොඩත්ලාගෙන යනවා. ගං ඉවුරේ ඔහ්න කපුවෙකට තොට දාලා ඉවුරේ ඉදුගෙන ම වුතුර බොහෝන පුළුවන්. මේ වේගෙන් ගලන ගංගාවේ ගං ඉවුරට ඇවේල්ලා ඇවේලුගන්න ධර්ම පෙන්දක් වගේ මතුස්සයෙක් කියනවා “ඔහ්න බලාපළ්ලා, මම මේ ගෙයන් විතෙර වන හැරී. මම පිහාගෙන විනා පැත්තට යන හැරී.” මේ මතුස්සයාට ගෙයන් විගොඩට පිහාගෙන යන්න පුළුවන් වෙයි ද? බැහැ. මොක ද තේශුව ? වියා පත්‍ර නැති මිනිහෙක්.

බුදු රජාණන් වහන්සේ වදාලා සක්කාය දිටියිය ගැන ධර්ම දේශනා කරදේදී, තිවන ගැන ධර්ම දේශනා කරදේදී කෙහෙක් ගේ තිත මේ ධර්මය කෙරෙහි පහදින්නේ නැත්තම් එෂ් කෙනා ගේ තිතට සතුවක් ඇති වෙන්නේ නැත්තම්, මේ ධර්මය ඇහැදිළි තිත ප්‍රමුදිත වෙන්නේ නැත්තම් මේ ධර්මය මම ත් අවබෝධ කර ගන්න සින කියන අදහසින් තිත පිහිට්තේ නැත්තම් එෂ් කෙනා අර ගග අයිතෙ තිටුපු පෙන්ද වගේ කියල.

පෙන්දන් ව අදුන ගේන හරි ලේසි යි.....

බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය කතා කරදේදී එෂ් ධර්මය කෙරෙහි තිත පහදින්නේ නැති අය හඳුනා ගන්න හරි ලේසි යි. අපි තිතමු දැන් ඔහ්න කවුරු හරි ධර්මය කියනවා. අහගෙන ඉන්න කෙනා වට පිට බලනවා. එකට අවධානයක් යොමු කරන්නේ නැහැ. ඊට

පස්සේ දිගට හරහට අණුම් යනවා. ආන්න විතකොට ධර්මය කියන කෙනා තේරේමි ගන්න සින මේ කෙනා නම් අර ගං ඉවුරේ හිටපු ජාතියේ මනුස්සයෙක්. මෙය ධර්මය කියා ගෙන යද්දී විය වෙන වැඩික් පටන් ගන්නවා. විතකොට සිඛ දූන ගන්න සිනිස මෙය නම් ධර්මය අනන කෙනෙක් නෙමෙයි කියල හෙමිතිට ධර්ම කතාව නවත්වන්න.

අපි හිතමු ඔබ ධර්මය කියද්දී යම් කිසි කෙනෙක් සිඛට කියන්න දෙන්නේ නැතිව මේක කොහොම දී? අරක කොහොම දී? කියලා වෙන වෙන ප්‍රශ්න අනන්න පටන් ගත්තොත් විතකොට ඔබ ධර්ම කතාව නවත්වන්න සින. මොකද? විය ඒ ධර්මය අවබෝධ කර ගන්න නෙමෙයි. වාද කරන්න යි.

ආර්ථ ග්‍රාවකය ගත්ති සම්පන්න කෙනෙක්.....

ධර්මයේ හිත පිහිටිවන කෙනා ගැන බුදු රජාණන් වහන්සේ මෙන්න මේ විදියට දේශනා කරනවා. ගංගානම් ගය උතුරුලා දෙශොඩිතා ගෙන යනවා. ගං ඉවුරේ ඉන්න කපුවෙකුට හොට දාලා විතුර බොන්න පුලුවන්. මේ වේගෙන් ගලන ගංගාවේ ගං ඉවුරට ඇවිල්ල හොඳට උස මහන තියෙන ඇග පත හඳුනක්තිය තියෙන පීනන්න පුලුවන් තරුණයෙක් කියනවා “සින්න බිලාපල්ලා මම මේ ගගට පැහැලා විතුර පාර බිඳ ගෙන විතෙර වෙනවා” කියල. මේ කෙනාට ඒක කරන්න පුලුවන් ද? බැර ද? පුලුවන්.

බුදු රජාණන් වහන්සේ ව්‍යාපා සක්කාය නිරෝධය ගැන ධර්ම දේශනා කරද්දී, හිටන ගැන ධර්ම දේශනා කරද්දී කෙනෙක් ගේ හිත මේ ධර්මය කෙරෙහි පහදිනවා නම්, ඒ කෙනා ගේ හිතට පුමුදින වෙනවා නම්, “මේ ධර්මය මමත් අවබෝධ කර ගන්න සින” කියන අදහස හිතට ඇති වෙනවා නම් ඒ කෙනා හරියට අර ගැ අසිනේ හිටපු ගක්ති සම්පන්න පීනන්න පුලුවන් තරුණයා වගේ කියල.

ධර්මය දේශනා කරද්දී ධර්මය අනන කෙනා කොයි වගේ කෙනෙක් ද කියල අපට ඒ කෙනා ගේ හැසිරීමේන තේරේමි ගන්න පුලුවන්. අපි දැකුලා තියෙනවා සද්ධාවන්ත අය ඉන්නවා. ඒ අයට බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඇතෙද්දී ඇස්වලින් කදාල වැක්කෙරෙන්නට පටන් ගන්නවා. “අහො! මේ ධර්මය කොයි තරම් ශ්‍රේෂ්ඨ ද, මේ ධර්මය අනන්න ලැබීම කොයිතරම් වාසනාවක් ද මගේ පීටිතයට කොයිතරම් ලාභයක් ද” කියල බොහෝ සතුරින් පීටියෙන් වැඳ ගෙන මේ ධර්මය අනනවා. ධර්මය කතා කරන්න පටන් ගන්න

කොට වෙන වැඩික් කර කර හිටිය නම් ඉක්මනට ඒ වැඩි නවත්වනවා. අන්න විතකොට අපට තේරුම් ගන්න පුරුවන් මේ කෙනා නම් ධර්මය අල්ලන කෙනෙක්. මෙය ගේ හිතේ ධර්මය කෙරෙහි සඳ්ධාවක් තියෙනවා.

ධර්මයට නැති යාලිකම් එපා.....!

දැන් අපි හිතමු ඔබේ හොඳ ම යාලිවෙක් ඉන්නවා. ඔබ බුදු රජාණාත් වහන්සේ ගේ ධර්මය අහලා තීසරණයේ පිහිටුවල ඇත්තේ! මෙශ යාලිවාටත් මේ ධර්මය දෙන්න ඕනෑම "කියල යනවා. ගිහින් ධර්මය කතා කරන්න පටව් ගන්නකොට ම අර යාලිකම් ඉවරයි. "හා!හා!මිට විතරක් කියන්න එපා" කියලා කියනවා. අන්න විගෙම යාලිවත් ගෙන තමන් ඇත් වෙන්න ඕනෑම. මොක ද වේක තමන් ගේ පිවිතයට අනතුරක්. විතකොට අපට පැහැදිලිව ම තේරෙනවා ඒ යාලිකම් තීඩිල තීයෙන්නේ අවබෝධියක් මත නෙමෙයි කියලා. ඒවිනට පිළිබඳ තේරුම් ගැනීමක් මත නෙමෙයි. එව් නිකම්ම නිකන් අර්ථයක් නැති යාලිකම්. අර්ථයක් දෙන්න හදන කොට වේක ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් මෙය පාප මිත්‍රයෙක් කියල තේරුම් අරගෙන නිමිතිට විතැනින් අයින් වෙන්න ඕනෑම.

ධර්මය කරා යන කෙනා තේරුම් ගන්න නරි ම ලේසියි. ධර්මය දින්න කෙනා ධර්මය දින්න අයත් වික්ක ම විකතු වෙනවා. සිල්වතුන් සිල්වතුන් වික්ක විකතුවෙනවා. ගුණවතුන් ගුණවතුන් වික්ක විකතු වෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි ලේකේ තීයෙන්නේ. ඒ බව බුදු රජාණාත් වහන්සේ ම වදාලා.

ආර්ය ග්‍රාවකයන් ගේ පිය උරුමය සතිපටිධානය යි.....

ප්‍රූගාර බුදු රජාණාත් වහන්සේ ඕරුම්හාරිය සංයෝජන ධ්‍රේම පුහාණාය වන ආකාරය මෙන්න මේ විදියට වදාලා. ඔන්න කෙනෙක් සතිපටිධානය විඛිනවා. සතිපටිධානය විඛින්න නම් වියට උච්චනා කරනවා භෞජ සිනියක්. තුවත්තුක්. සතර සතිපටිධානය තුළ සිහිය පිහිටුවල තුවත්තුන් විමසම්න් වීරියයෙන් යුතු ව අකුසල ධර්මයන් සිතින් බැහැර කරන කොට විය ගේ කායික වෙනස සංයිඳිල සිත සමාධියට පත් වෙනවා.

සමාධිය කියන්නේ මේක යි. දැන් අපි හිතමු කෙනෙක් අනාපාන සතිය කරනවා. විහෙම නැත්තම් අසුළ භාවනාව කරනවා. විහෙමත් නැත්තම් බානු මහසිකාරය කරනවා. මේ විකත්වත් නැතිව කෙනෙක්

විදුරශෙනාට විතරක් කළත් ඉස්සේසේල්ලා ම සිද්ධ වෙන්නේ පංච නීවරණ යටපත් වෙන වික. විතකොට වියා ගේ හිත කාමල්පිෂන්දුයට යන්නේ නැහැ. ව්‍යාපාදුයට හිත යන්නේ නැහැ. නිදිමත අලස කර නැතිව යනවා. රේඛාට හිතේ විසිරෙන ගතිය පසුතැවීම නැතිව යනවා. සැකය නැතිව යනවා. හාටනා අරමුණ තුළ ම හිත පිහිටනවා. මේ විදියට නීවරණ ධර්ම යටපත් වෙලා හාටනා අරමුණ තුළ හිත පිහිටන කොට වියා ගේ හිත තුළ සමාධිය වැඩෙනවා.

වික පාරක් අවිද්දට පාර නිටත්නේ නැහැ.....

සමථ හාටනාට දියුණු කරන කෙනෙක් සමාධියක් ඇති කර ගන්න නම් ඒක දිගින් දිගට ම පුරුදු කරන්න සින. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. දැන් අපි කියමු පිටිවතියක් තියෙනවා. මේ පිටිවතිය මැදින් වික ද්‍රව්‍යක් හරහට ගියා කියල පාර හිටින්නේ නැහැ. තුමත් මෙයා ද්‍රව්‍ය දෙක තුනක් යනවා. ඒන් පාර හිටින්නේ නැහැ. නමත් මෙයා කාලයක් තිස්සේ දිගින් දිගට ම යන කොට තමන් ට නො ඇතිම පාර හිටිනවා. මෙන්න මේ විදියට දිගින් දිගට ම සතර සතිපටියානය තුළ සිතිට පිහුවුවන්න පිහුවුවන්න වියා ගේ හිතේ විකග වෙන ගතියක් සකස් වෙනවා. මේ විත්ත ඒකාග්‍රතාවය බොහෝ වේලාවක් රඳවා ගන්න මහන්සි වෙන්න සින. ඒකට කරන්න තියෙන්නේ දිගින් දිගට ම හාටනාට කරගෙන යන වික යි. හාටනා අරමුණ තුළ බොහෝ වේලාවක් රඳවා ගන්න පුළුවන් මෙටිවමට විත්ත ඒකාග්‍රතාවය සකස් ව්‍යුහම ඒකට කියනවා සමාධිය කියල.

ශ්‍රී සමාධිය තව දුරටත් දියුණු කරපුවහම ඒ ප්‍රදේශලයාට පූජාවන් කම ඇති වෙනවා පළමුවෙනි දිනානයේ ලක්ෂණ ඇති කර ගන්න. ඒ තමයි වියා ගේ හිත හාටනා අරමුණේ ම රුදී තියෙනවා. කායිකවත් මානසිකවත් සැහැල්ලුවක් තියෙනවා. පංච නීවරණ යටපත් වීම නිසා සිත තුළ නිරාමිස ප්‍රිතියක් තියෙනවා. හාටනා අරමුණ නැවත හිතන, නැවත නැවත හිතන ස්වාහාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ විතක්ක විවාර හිත තුළ පවතිනවා. මේකට කියන්නේ පළමුවෙනි දිනානය කියලා.

බුදු රජාත්‍යන් වහනසේ සම්මා සමාධිය නැටියට විස්තර කළේ පළමු වෙනි දිනානය, දෙවනි දිනානය, තුන් වැනි දිනානය, හතර වැනි දිනානය කියන මේ දිනාන හතර. ඒක අපි හොඳට පැහැදිලි කර ගන්න සින. මොකද කෙනෙක් හිතන්න පුළුවන් සම්මා සමාධිය වෙන්නේ හතර වෙනි දිනානය දක්වාම හිත දියුණු කරාම තමයි කියලා. තුමත්

ඩුද්ධ දේශනාවට අනුව හොඳුන් නුවතින් විමසල බලන කොට තේරේනවා පළමු වෙනි ධ්‍යාහනයත් අයිති සම්මා සමාධියට. දෙවනි ධ්‍යාහනයක් අයිති සම්මා සමාධියට. තෙවනි ධ්‍යාහනයත් අයිති සම්මා සමාධියට. හතර වැනි ධ්‍යාහනයත් අයිති සම්මා සමාධියට කියල.

හිතට ගත්තොත් බැර වෙන්තේ නැහැ.....

දැන් මේ ධ්‍යාහන ගැන කියන කොට වචනවලට බය වෙන්න විපා. “අපි මේ හිත ගෙවල් වල ඉන්න ඇය. අපිට නම් සිට කරන්න බැරව ඇති” කියල හිතන්න විපා. හිත කියන්තේ හේතු එල ධර්මයකින් හට ගත්තු දෙයක්. උත්සාහයෙන් වීරයෙන් යුතුව සකස් කළුත් අපට සමාධියක් උපදාවා ගත්ත පුළුවන්. හිතට ගත්තොත් බැර වෙන්නේ නැහැ.

හැබැයි මේකට කමටහන් කියල රහස්‍ය දෙන අමුතු දේවල් ගත්ත අවශ්‍ය නැහැ. අපි උදාහරණයක් ගමු. ඔබ දැන්නවා බූජ්ප්‍රත්තරා උපායිකාව ගැන. මෙයා සාමාවති බිසව ගේ මෙහෙකාරිය. ඉතින් සාමාවති බිසවට දිනපතා ම මල් අරගෙන වින්නේ මෙයා. හැමදාම මල් ගේන්න කියල කහවනු හතරක් ඉල්ලෙගෙන කහවනු දෙකක මල් අරගෙන විනවා. ඉතිරි කහවනු දෙක ඉන් ගහ ගත්තනවා. දුවසක් මල් ගේන්න ගියපු බූජ්ප්‍රත්තරා බුදු රජාණාන් වහන්සේ ප්‍රගට ගිතින් බණා ඇහැවිවා. බණා අහල ධර්මය අවබෝධ කළු. විඛා මොක ද කළේ? අර කහවන හතරම දීල මල් අරගෙන ඇවිල්ල සාමාවතිට ඇතැන් පිරිසට දුන්නා. “මොකද අද මල් ගොඩක්” කියල සාමාවතිය ඇහැවිවා. බූජ්ප්‍රත්තරා ඇත්ත කිවිවා. ඒ ඔක්කොම කාමරේකට වික්කගෙන ගියා දී වික්ක ගිතින් “ආ! වික වික්කෙනා පෝෂ්ලමේ වින්න. ඉස්සර වෙලා සාමාවති වින්න. මේව කාවත් කියන්න විපා” කියල රහස්‍ය පැන්තකට වෙලා කුටු කුටු ගාලා මාර්ගල්ල දීල රහස්‍ය ම පිටත් කළු දී විහෙම කළේ නැහැ. විනකොට අපට ජේනවා බුදු රජාණාන් වහනසේ ගේ ධර්මය තුළ රහස්‍ය බණාක් නැහැ කියල. බූජ්ප්‍රත්තරා කම්මටියානාවාරිතියක් දී නැහැ. මෙතැන සිද්ධ වුණේ ධර්ම කතාවක් විතරයි.

බූජ්ප්‍රත්තරා ගෙන් ධර්මය අහල සාමාවතිය ඇතුළු පිරිස මොක ද කළේ? ඒ ධර්මය පුරුණ කළු. රඹ්පුරුවන් ගේ අතික් බිසව මාගන්ධියා මේ පිරිසට ඉරිසියා කළු. වියා මොකද කළේ? සාමාවතිය ඇතුළු පිරිස කාමරවලට දාලා දොරවල් වහල අමු අමුවේ ම ගිති

තිබුබ. "වික්කෙනෙක්වත් තරහක් ඇති කරගන්න විපා. ධර්මයේ ම තිත පිහිටුවා ගෙන්න" කිවිවා. ගිනි දැල් වලින් අමු අමුවේ ම පිවිවිලා යද්දි මේ ආය ධර්මයේ ම තිත පිහිටුවා ගෙන තිබියේ. අන්න ඒ නිසා සියලු දෙනා ම ධර්මයෙන් ආරක්ෂා වුණා. ධම්මෝ හැවේ රක්බති ධම්මවර් කියන්නේ අන්න ඒක ගි.

පළවෙති දිනානය ඇති කර ගත්තොත් හර....

ඩූල රජාතාන් වහනසේ දේශනා කපා යම් කිසි කෙනෙක් අර කියපු ආකාරයට පළමු වෙති දිනානය ඇති කරගන්නව. දිනානය අයිති වෙන්තේ මාර්ගයට ගි. දිනානයක් තුළ තියෙන්තේ රැප, වේදනා, සංයුතු, සංස්කාර, විද්‍යුත්තානු කියන පංච උපාදානස්ඛීජයක්. දැන් මෙය මොකද කරන්නේ? දිනානය තුළ ඉදෑල ඒ පංච උපාදානස්ඛීජය විදුර්ගනාවට හරවනවා.

වි පංච උපාදානස්ඛීජන්ධය අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බලනවා කියන්තේ හේතුන් නිසා හට ගත්ත දෙයක් හේතු නැති වීමෙන් නැති වෙලා යනවා කියල නුවතින් විමසලා බලනවා. රැපය කියන්තේ සතර මහා බාතුන් ගෙන් හට ගත්ත දෙයක්. විද්‍යුම කියන්තේ ස්පර්ෂයෙන් හට ගත්ත දෙයක්. සංයුතු කියන්තේ ස්පර්ෂයෙන් ස්පර්ෂයෙන් හට ගත්ත දෙයක්. විද්‍යුත්තානුය කියලා කියන්තේ භාමරුප වලින් හට ගත්ත දෙයක්. මෙව හට ගන්න තේතු වෙවිව තේතුන් නැති වීමෙන් වෙනස් වෙලා යනවා කියල නුවතින් විමසන කොට වියාට ඒකේ අනිත්‍යතාවට ගේරන්නට පවත් ගන්නවා.

රීපුගට මෙය වි පංච උපාදානස්ඛීජන්ධය දුක් වශයෙන් විමසලා බලනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. වියා විතැතින් නවතින්තේ නැහැ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. වියා විතැතින් නවතින්තේ නැහැ. මේ රැප, වේදනා, සංයුතු, සංස්කාර, විද්‍යුත්තානු කියල පංච උපාදානස්ඛීජය රේගයක් වශයෙන් නුවතින් විමසලා බලනවා. ගුවුවක් වශයෙන් විමසලා බලනවා. උලක් වශයෙන් නුවතින් විමසලා බලනවා. රීපුගට මෙය විතැතින් නවතින්තේ නැහැ. පීඩාකාරී දෙයක් හැරියට, අනුන් ගේ දෙයක් හැරියට නුවතින් විමසනවා.

අනුන් ගේ දෙයක් පුලුවන් ද තමන්ට සින විදුරය පාවිච්ච කරන්න? බැහැ. ඒක පවත්වන්නේ අනුන්ට සින විදුරයට ගි. ඩූල රජාතාන් වහනසේ පෙන්වලා දෙනවා මේ පංච උපාදානස්ඛීජය දිනාත් බලන්න කියල තමන්ට අයිති නැති අනුන් ගේ දෙයක් හැරියට.

මේවිදියට බැලුවාත් හරයට හර.....

ර්ලයට උන්වහන්සේ වදාලා මේ පංච උපාදානස්බන්ධය දිහා නැයි වැනස්සේ යන දෙයක් වශයෙන් බලන්න කියලා. මම කියන දෙයින් මගේ කියන දෙයින් මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් හැරීයට මේ පංච උපාදානස්බන්ධය දිහා බලන්න කිවිවා. ඒ විතරක් නෙමෙයි අයිතිකාරයෙක් නැති දෙයක් හැරීයට බලන්න කිවිවා. මේ විදියට විකොලුස් ආකාරයකට රෘප, වේදනා, සංඛ්‍යා, සංස්කාර, විශ්වාසාත්මක කියන පංච උපාදානස්බන්ධය දිහා සමාධියට පිහිටිවා තුවත්තින් විමස විමස බලන කොට විය තුළ විදුරුණනාට පිහිගලා තුවත්තින් විමස විමස බලන කොට විය තුළ විදුරුණනා ප්‍රයුෂාව වැඩින්න පටන් ගන්නවා. බූද්‍ය රජාත්‍යාන් වහන්සේ වදාලා මේ විදියට පංච උපාදානස්බන්ධය තිත්ත වෙනකම් ම විදුරුණනා කරන්න තිත්ත වෙනකම් ම විකොලුස් ආකාරයකින් විදුරුණනා කර කර යද්දි විය ගේ හිත පංච උපාදානස්බන්ධයේ පිහිටින්නේ නැතිව යනවා. ඒ කියන්නේ වියාගේ හිත රෘපයේ පිහිටින්නේ නැතිව යනවා. මෙයා ගේ හිත සැප, දුක්, උපේක්ෂා කියන වේදනාවන් ගේ පිහිටින්නේ නැතිව යනවා. මෙයාට වේදනාවන් තිත්ත වෙළඳ තියෙන්නේ. මේ විදියට ම මෙයා ගේ හිත සක්ද්‍යාවේ පිහිටින්නේ නැතිව යනවා. සක්ද්‍යාවන් මෙයාට තිත්ත යි. වේදනා පහළ කර කර කරම රැස් කරමින් යන සංස්කාරයන් ගේ හිත පිහිටින්නේ නැතිව යනවා. සංස්කාරත් මෙයාට තිත්ත යි. විශ්වාසාත්මක තුළ හිත පිහිටින්නේ නැතැත. මෙයා ගේ හිත යි ප්‍රයුෂාව යි වැඩිම හිකා පංච උපාදානස්බන්ධයෙන් ම හිත තිදහස් වෙනවා.

නිවනේ හිත පිහිටින්නේ.....

පංච උපාදානස්බන්ධයෙන් හිත තිදහස් වුණාට පස්සේ මෙය සිහි කරනවා ඒ පංච උපාදානස්බන්ධය කෙරෙහි ඇති තත්ත්වාට නැති විකම ය සැපය. වියම ය ගාන්ත. (ලේඛන සත්තා) වියම ය ප්‍රතිත ලේඛන පත්‍රිකා ප්‍රක්ද්‍යාත්මසංඛ්‍යාර, ප්‍රප්‍රක්ද්‍යාත්මසංඛ්‍යාර, ආහොක්දේරාත්මසංඛ්‍යාර කියන සියලු සංස්කාරයන් සංස්කීදි ගිය (යදිදා සංඛ්‍යාර සමරෝෂී) සියලු කෙපෙළසුන් නැති වී ගිය (තත්ත්වස්ථානයේ) නො ඇල්මක් ඇද්ද (විරාගේ) අල්ම නිරැද්ද විමක් ඇද් (නිරෝධේ) වියම ය ගාන්ත වූ නිවන (නිබ්බාතා) කියල ඒ අමා නිවනේ හිත පිහිටුවනව. ඒක තමයි එලුය.

දැන් ඔබ මේ කොහොවත් දැක්ක ද බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා අධිම්ධාන කරන්න කියල “මාරුගැඹුන පහල වේවා! ව්‍යුහයාන පහල වේවා!” කියල. විහෙම නම් ව්‍යා ඔක්කොම අර රහස්‍ය අඩිගහල දෙන මිට්ස කමටහන් වලට අයිති දේවල් මිසක් බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයට අයිති දේවල් නෙමෙයි.

මෙකේ තියෙන්නේ මොකක් ද? ධ්‍යානයක පිහිටුවා පංච උපාදානස්ථිතිය තිත්ත වෙනකම් විදුරශනා කරන කොට පංච උපාදානස්ථිතිය නිත නිදහස් වෙනවා. ඒ මොහොත වෙනකාට මෙය ගේ ප්‍රයාව තියුණු විදියට වැඩිගෙන යනවා. විතකොට මෙය මොකද කරන්නේ ? ඒ අමා නිවහේ නිත පිහිටුවා ගන්නවා. ඒක සක්කුටුවක්. අපි ගිරිමානන්ද සූත්‍රයේ දී ඒ සක්කුටුව ගැන ඉගෙන ගත්තා. ඒ තමයි නිරෝධ සක්කුටුව. මෙක එම සමාජත්වියක්.

ගැහුරු තුවනාකින් තේරුම් ගන්න ඕනෑ...

අනාපනසතිය තුළ කරන්න තියෙහේන් මෙක යි. අනිවාර්යයෙන් ම පංච උපාදානස්ථිතිය නිත නිදහස් වෙනකම් ම විදුරශනා වඩින්න ඕනෑ. දැන් ඔබට නිතෙන්න ප්‍රාථමික නිරෝධ සක්කුටුව තුළන් හඳුනා ගැනීමක් තියෙනවා නේ කියලා. හැඳුව ඒ හඳුනා ගැනීම පංච උපාදානස්ථිතියට අයිති හඳුනා ගැනීමක් නෙමෙයි. විතැන හඳුනා ගන්නේ පංච උපාදානස්ථිතිය නිදහස් වූ බව යි. තත්ත්වයෙන් නිදහස් වූ බව යි. බුදු රජාණන් වහන්සේ වදාලා අන්න ඒ නිරෝධ සක්කුටුව තුළ සියලු ආසුවයන් ක්ෂේත්‍ර කරල අර්හත්වයට පත් වෙන්න ප්‍රාථමික කර තියෙනවා කියලා. විහෙම නම් අපට තේරෙනවා කෙනෙකුට පළමු වෙනි ධ්‍යානය තුළන් විදුරශනා වඩා අර්හත්වයට පත් වෙන්න ප්‍රාථමික තියෙනවා. ඒකේ දී බුදු රජාණන් වහන්සේ වදාලා ඒ විදියට නිරෝධ සක්කුටුව තුළ නිත වඩිදි යම් කිසි කෙනෙකුට අර්හත්වයට පත් වෙන්න ප්‍රාථමික ආකාරයට නිත වැඩුණේ නැත්තාම් ඒ කෙනා ස්වේරව ම තිරම්භාරිය සංයෝජන ධර්ම ප්‍රහාණය කරල අනාගාම් තත්වයට පත් වෙලා බුහ්ම ලේක්කේ ඉඩි විහෙදි පිරිනිවහන් පානවා කියලා.

දැන් බලන්න සමාධියක් දියුණු කර ගන්න ප්‍රාථමික කම පිවිතයට කොට්ටිවර ලාභයක් ද කියල. සමහරැන්ට සමාධියක් දියුණු වෙනවා. නමුත් ඒ ප්‍රමාණයට ප්‍රයාව දියුණු වෙන්නේ නැති. ප්‍රයාව දියුණු වෙන කෙනා ප්‍රයාව දියුණු කරමින් ම සමරිය වඩින්න ඕනෑ. යම් කිසි කෙනෙකුට සමට විදුරශනා දෙකම වැඩින්නේ නැත්තාම්

ඩුලු රජාණන් වහන්සේ වදාලා හිස ගිහි ගත්ත කෙනෙක් ඒ ගිහින නිවන්න මහන්සි ගන්නවා වගේ වීරයෙකින් යුතු ව සමඟ විදුරුගානා දෙක ම දියුණු කරගන්න මහන්සි ගන්න ඕන කියල.

කැමති කෙනෙකුට කැමති තුමයක්....

ඩුලු රජාණන් වහන්සේ වදාලා දෙවන ධිෂානය තුළදීත් ඔය ආකාරයට ම විදුරුගානා වඩා නිවනේ හිත පිහිටුවන් පුළුවන් කම තියෙනවා කියලා.

කැමති කෙනෙකුට තුන් වෙති ධිෂානය තුළත් පංච උපාදානස්ථිතිය මේ විදුරයට ම විදුරුගානා කරල නිවනේ හිත පිහිටුවන්න පුළුවන්කම තියෙනවා කියලා.

ඒ විතරක් නෙමෙයි. කැමති කෙනෙකුට හතර වැනි ධිෂානය තුළත් විදුරුගානා වඩා නිවනේ හිත පිහිටුවන්න පුළුවන් කම තියෙනවා.

ර්ජාගර ඩුලු රජාණන් වහන්සේ වදාලා රුප ධිෂාන ඉක්මවා ගිහිල්ලා අරුපී ධිෂාන දක්වා සමාධිය දියුණු කරන කෙනෙකුට ආකාෂානක්ද්වායතනය කියන අරුප ධිෂානය තුළත් වික්ද්‍යාත්‍යානක්ද්වායතනය කියන අරුප ධිෂානය කියන අරුප ධිෂාන තුළත්, ආක්කද්වාක්ද්ක්දායතන කියන අරුප ධිෂානය තුළත් මේ ආකාරයට ම විදුරුගානා වඩා නිවනේ හිත පිහිටුවා ගන්න පුළුවන් කම තියෙනවා.

නමුත් තේවසක්ද්ක්දානාසක්ද්ක්දායතනය කියන අරුප ධිෂානය තුළ ඒ ආකාරයට පංච උපාදානස්ථිතිය විදුරුගානා කරල නිවනේ හිත පිහිටුවා ගන්න පුළුවන් කමක් නැහැ කියලා ඩුලු රජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒකට හෝතුව තමයි තේවසක්ද්ක්දානාසක්ද්ක්දායතනය කියන්නේ සක්ද්ක්දාවක් ඇත්තේත්ත් නැති නැත්තේත්ත් නැති ස්වභාවයක සියුම් සමාධියක්. අන්න ඒ නිසා තමයි තේවසක්ද්ක්දානාසක්ද්ක්දායතන අරුප ධිෂානය තුළ විදුරුගානා වඩා නිවනේ හිත පිහිටුවන්න බැරි. නමුත් අතිත් හැම ධිෂානයක් තුළ ම ඒක කරන්න පුළුවන්.

ආශ්වර්යවත් ශ්‍රී සද්ධේර්මය.....

විතකොට බලන්න ඩුලු රජාණන් වහන්සේ වදාලා ධර්මය කොයිතරම් ආශ්වර්යවත් පිරිසිදු පැහැදිලි ධර්මයක් ද කියල. යම් කිසි කෙනෙක් මේ ධර්මය දැන ගන්නොත් කවදාවත් මේ ධර්මය

පාඩා දීම වෙන ආගමකට යයි දී? කවඩාවත් ම වෙන්හේ නෑ. මේ ධර්මය දැන්හේ නැති නිසාම යි ආගම පාවලා දෙන්හේ. අන්න ඒ නිසා යි මම කිවිවේ අශ්‍රාත්වත්කම නිසා ම යි අන්ද බාල පෘත්‍රන පිරිස තිසර්තාය පාවලා දෙන්හේ කියල. ගුෂ්ටවත් ආර්ය ග්‍රාවකයෙක් නම් ජීවිතය නිසාවත් මේ වගේ වටිනා ධර්මයක් පාවලා දෙන්හේ නෑ.

ඉතින් ආනන්ද භාමුදුරුවෙනා බූදු රජාණන් වහන්සේ ගෙන් අහනවා “හාග්‍රවතුන් වහන්ස, සමහර අය අර්ථ දිනාන දක්වා ම සමාධි දියුණු කරල නිවන් අවබෝධ කරනවා. සමහර අය පළමු වෙනි දිනානයෙන්, සමහර අය දෙවනි දිනානයෙන් සමහර අය තුන් වෙනි දිනානයෙන්, සමහර අය තතරවෙනි දිනානයෙන් මේ විදියට නිවන් අවබෝධ කරනවා. මේකට හේතුව කුමක් දී?” කියල.

බූදු රජාණන් වහන්සේ වදාලා “පින්වත් ආනන්ද, සිකට තමයි කියන්හේ වික වික්කෙනා තුළ තියෙන ඉන්දිය ධර්මයන් ගේ වෙනස්කම ”කියල.

විහෙම නම් අපි වික වික්කෙනා තුළ අහසන්තර කුසලතා වැඩිහිොත් විවිධාකාරයට යි. අන්න ඒ නිසා ම මේ ධර්මයට කියන්හේ පැවත්තා වේදින්ධ්‍යවේ වික්ෂ්කුති කියල. ඒ කියන්හේ බූද්ධිමත් අය තමන් ගේ තුවන් ප්‍රමාණයට අවබෝධ කර ගන්නවා කියල. සමහර අය හොඳට සමාධිය වඩා ඊට පස්සේ විද්‍රෝහනාව වඩානවා. සමහර ඉස්සේස්ස්ලා ම විද්‍රෝහනාව වඩානවා. විතකොට ඒ තුළ ඒ කෙනාගේ අවබෝධයට සුදුසු ආකාරයට සමාධිය වැඩිනවා. මේ වගේ වික වික්කෙනා අදාළ පිළිවෙළවල් වලින් සමථ විද්‍රෝහනා වඩාගෙන මේ ධර්මය අවබෝධ කර ගත යුතු යි.

මේ ධර්මය මැර්ලා අවබෝධ කරන දෙයක් නෙමෙයි. ...

දැන් ඔබට ගේරෙනවා ඇති මේ කියපු විකක්වත් ප්‍රාර්ථනාවකින් බැඩන්න පුළුවන් දේවල් නෙමෙයි. අනික තමයි මේ විකක්වත් මරණින් පස්සේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ජීවිතේ ගෙවිලා යන්න ඉස්සේස්ස්ලා උත්සාහයෙන් වීරයෙන් යුතු ව සිත පිටිටුවා ගෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කරමින් කුසල ධර්මයන් උපදාවා ගෙන මේ ජීවිතයේ දී ම යි මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන්හේ. තිතන්න පුළුවන් නම් ලෙඛ පංච කියල හේදයක් නැහැ. බූදු රජාණන් වහන්සේ ගේ කාලයේ අව්‍රාදු හතේ ප්‍රාංශ දුරුවන් පවා මේ ධර්මය අවබෝධ කර ගෙන රහතන් වහන්සේලා බවට පත් වුණු.

හිතන්න බැර කෙනා කොයිතරම් වයසින් මේරුවත් දර කොටසක් වගේ තමයි. ඔහේ කාලා බිලා මැර්ලා යනකම් දිරව දිරව ඉන්නවා. හිතේ කොයි තරම් අකුසල් ඇති වුණුත් හිතන්න බැර කෙනාට ඒ ගැන කිසි ම ගාහක් හැහැ. අටුවත් බැහැපු දර කොටසක් වගේ තමයි. පිවිතය අවබෝධ කර ගන්න පුළුවන් හැකියාව තියෙදී අවබෝධ නො කර ඔහේ මැර්ලා යනවා.

මරණය සිහි කරන විට වීරය වැඩෙන්නේ....

හිතන්න පුළුවන්කම හිකන් ලැබෙන්නේ හැහැ. වියා හිතන්න පවත් ගන්න සින. ව්කට මම රහස්‍ය කියන්නම්. හැබැයි මේව රහස්‍ය උනාට ව්ලිපිට දේවල්. හිතන්න පුළුවත් කම ඇති වෙන්න නම් මරණ සතිය වඩන්න සින.

ඔබ මෙහෙම හිතන්න “මම අද රැට මැරුණෙන් මම මැරෙන්නේ මේ අකුසල ධර්මයන්ගෙන් පිරිවිව හිතක් තියා ගෙන ද? ක්ර්මයට අනුව යි මරණන් පස්සේ උපතක් කරා යන්නේ. මගේ පිවිතයට ආරක්ෂාවක් සුලස ගෙන තියෙනවා දු?” කියල හිතර හිතර ම කළුපනා කරන්න සින. අහ්න විතකොට හිතර බයක් ඇති වෙනවා. අකුසල් ධර්මයන් ප්‍රහාරුය කරන්න වීරයක් ඇති වෙනවා. හිත ඉක්මනට ධර්මයන් තුළ පිහිටුව ගන්න හැකියාව ලැබෙනවා.

දැන් ඔබ හිඛාගන්න ලැස්ති වෙන කොට මෙහෙම කළුපනා කරන්න. “බැර වෙලාවත් මම හින්දෙන් මලෙපාත් මට මොක ද වෙන්නේ? ඒ හිසා මම ඉක්මනට කුසල් ධර්මයන් ගේ හිත පිහිටුවා ගෙන හිඛ ගන්න සින” කියල හින්ද යනකම් ම විදුරුණනා වඩන්න පුරුදු වෙන්න. උදේ නැතිවපු ගමන් කළුපනා කරන්න “හජ්පා! මම රියේ රු යන්තම් බේරුනා. අද දුවසේ මොකක් වෙයි ද දැන්නේ හැහැ. මම අද දුවසේ හිත, කය, ව්‍යවහාර සංවර්ධන මෙමත් සහගත ව පිවත් වෙනවා. අකුසල ධර්මයන් ගෙන් හිත ආරක්ෂා කරගෙන කුසල ධර්මයන් හිත තුළ පවත්වා ගන්නවා” කියල. මෙහේ මේ විදුරුණ තමයි හිතන ආකාරය හරි ගස්සගෙන ඉක්මනට ඉක්මනට වැරදි වලින් අන් මිදෙන්න සිහිර පිහිටුවා ගන්න තියෙන්නේ. දැන් ඔන්න ඔබට මම ධර්මය අවබෝධ කර ගන්න නම් හිතන්න සින පිළිවෙළේ රහස මම ඉගැන්නුවා.

හිත ජය ගෙන දුක ජය ගන්න....

ඔබ මේ පිවිතයේ දී ම බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය අවබෝධ කර ගන්න මහන්සි ගන්න සින. ඒ සඳහා ඔබ මම කියපු

ආකාරයට හිතන්න පටන් ගන්න යින. මම සිහියෙන් ඉන්න කෙහෙක් වෙනවා. මම තුවතින් කළුපනා කරල කටයුතු කරන කෙහෙක් වෙනවා. මම අකුසල් දුරට කරන කෙහෙක් වෙනවා. මම තුවතින් කළුපනා කරලා කටයුතු කරන කෙහෙක් වෙනවා. මගේ පිටතයේ වෙවිච්චා පරණ වැරදි ගැන අකුසල් ගැන මම හිත හිතා පසු තැබෙන්නේ නඟ. මම අකුසල් ධර්ම ප්‍රහාණය කරල කුසල ධර්ම දියුණු කර ගන්න කෙහෙක් වෙනවා කියල ඔබේ හිතට දැඩි අධිෂ්ටාතයක් ඇති කරගන්න යින. විතකොට ඔබටත් මේ පිටතයේ දී ම වතුරාය සන්න ධර්මය අවබෝධ කර ගෙන සංසාර දුකීන් නිදහන් වෙන්තට පුළුවනි. ඒ සඳහා ඔබට මේ ශ්‍රී සඳ්ධර්මය උපකාර වේවා! කියල අපි ප්‍රාර්ථනා කරනවා.

සාඛ්‍ර/සාඛ්‍ර!!සාඛ්‍ර!!!